




NEW

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ක. (උ.පෙළ) විභාගය - 2020

31 - වසාතාර කංඩානය

නව නිර්දේශය

ලකුණු දීමේ පටිපාටිය



මෙය උත්තරපතු පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝගනය සඳහා සකස් කෙරීනි.
ප්‍රධාන/ සහකාර පරීක්ෂක රස්වීමේ දී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

අ.පො.ස. (උසස් පෙළ) විභාගය - 2020

31 - ව්‍යාපාර සංඝ්‍යානය (නව නිරද්‍යෝගය)

ලකුණු බෙදී යන ආකාරය

$$\text{I පත්‍රය} \quad - \quad 1 \times 50 = 50$$

$$\text{II පත්‍රය} \quad - \quad 20 \times 05 = 100$$

$$\begin{aligned}
 \text{අවසාන ලකුණු} &= 50 + \frac{100}{2} \\
 &= \underline{\underline{100}}
 \end{aligned}$$

උත්තරපත්‍ර ලකුණු කිරීමේ පොදු ඕල්පිය කුම

උත්තරපත්‍ර ලකුණු කිරීමේ හා ලකුණු ලැයිස්තුවල ලකුණු සටහන් කිරීමේ සම්මත කුමය අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුවේ. ඒ සඳහා පහත පරිදි කටයුතු කරන්න.

1. උත්තරපත්‍ර ලකුණු කිරීමට රතුපාට බේල් පොයින්ට පැනක් පාවිච්ච කරන්න.
2. සැම උත්තරපත්තයකම මුද් පිටුවේ සහකාර පරීක්ෂක සංකේත අංකය සටහන් කරන්න. ඉලක්කම් ලිවීමෙදී පැහැදිලි ඉලක්කමෙන් ලියන්න.
3. ඉලක්කම් ලිවීමෙදී වැරදුණු අවස්ථාවක් වේ නම් එය පැහැදිලිව තනි ඉරකින් කපා හැර නැවත ලියා කෙටි අත්සන යොදන්න.
4. එක් එක් ප්‍රශ්නයේ අනු කොටස්වල පිළිතුරු සඳහා හිමි ලකුණු ඒ ඒ කොටස අවසානයේ Δ ක් තුළ ලියා දක්වන්න. අවසාන ලකුණු ප්‍රශ්න අංකයන් සමග \square ක් තුළ, හාග සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කරන්න. ලකුණු සටහන් කිරීම සඳහා පරීක්ෂකවරයාගේ ප්‍රයෝගනය සඳහා ඇති තීරුව හාවිත කරන්න.

උදාහරණ :ප්‍රශ්න අංක 03

(i)	\checkmark	
(ii)	\checkmark	
(iii)	\checkmark	
03	(i) $\frac{4}{5}$ + (ii) $\frac{3}{5}$ + (iii) $\frac{3}{5}$ =	$\boxed{\frac{10}{15}}$	

බහුවරණ උත්තරපත්‍ර : (කුවුල් පත්‍රය)

1. අ.පො.ස. (උ.පෙළ) හා තොරතුරු තාක්ෂණ විභාගය සඳහා කුවුල් පත්‍ර දෙපාර්තමේන්තුව මගින් සකසනු ලැබේ. තිවැරදි වරණ කපා ඉවත් කළ සහතික කරන ලද කුවුල්පතක් ඔබ වෙත සපයනු ලැබේ. සහතික කළ කුවුල් පත්‍රයක් හාවිත කිරීම පරීක්ෂකගේ වගකීම වේ.
2. අනතුරුව උත්තරපත්‍ර හොඳින් පරීක්ෂා කර බලන්න. කිසියම් ප්‍රශ්නයකට එක් පිළිතුරකට වඩා ලකුණු කර ඇත්තාම හෝ එකම පිළිතුරක්වන් ලකුණු කර නැත්තාම හෝ වරණ කුඩා යන පරිදි ඉරක් අදින්න. ඇතැම් විට අයදුම්කරුවන් විසින් මූලින් ලකුණු කර ඇති පිළිතුරක් මකා වෙනත් පිළිතුරක් ලකුණු කර තිබෙන්නට ප්‍රථම. එසේ මකන ලද අවස්ථාවකදී පැහැදිලිව මකා තොමැති නම් මකන ලද වරණය මත ද ඉරක් අදින්න.

3. කළුල් පත්‍රය උත්තරපත්‍රය මත නිවැරදිව තබන්න. නිවැරදි පිළිතුරු ✓ ලකුණකින් ද, වැරදි පිළිතුරු 0 ලකුණකින් ද වරණ මත ලකුණු කරන්න. නිවැරදි පිළිතුරු සංඝ්‍යාව ඒ ඒ වරණ තීරයට පහළින් ලියා දක්වන්න. අනතුරුව එම සංඝ්‍යා එකතු කර මුළු නිවැරදි පිළිතුරු සංඝ්‍යාව අදාළ කොටුව තුළ ලියන්න.

ව්‍යුහගත රචනා හා රචනා උත්තරපත්‍ර :

1. අයදුමකරුවන් විසින් උත්තරපත්‍රයේ හිස්ට් තබා ඇති පිටු හරහා රේඛාවක් ඇද කපා හරින්න. වැරදි හෝ තුළුම්පිටි පිළිතුරු යටත් ඉරි අදින්න. ලකුණු දිය හැකි ස්ථානවල හරි ලකුණු යෙදීමෙන් එය පෙන්වන්න.
2. ලකුණු සටහන් කිරීමේදී ඕවර්ලන්ඩ් කඩදාසියේ දකුණු පස තීරය ගොදා ගත යුතු වේ.
3. සෑම ප්‍රශ්නයකටම දෙන මුළු ලකුණු උත්තරපත්‍රයේ මුල් පිටුවේ ඇති අදාළ කොටුව තුළ ප්‍රශ්න අංකය ඉදිරියෙන් අංක දෙකකින් ලියා දක්වන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් අනුව ප්‍රශ්න තෝරා ගැනීම කළ යුතුවේ. සියලු ම උත්තර ලකුණු කර ලකුණු මුල් පිටුවේ සටහන් කරන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස්වලට පටහැනිව වැඩි ප්‍රශ්න ගණනකට පිළිතුරු ලියා ඇත්නම් අඩු ලකුණු සහිත පිළිතුරු කපා ඉවත් කරන්න.
4. පරිස්‍යාකාරීව මුළු ලකුණු ගණන එකතු කොට මුල් පිටුවේ නියමිත ස්ථානයේ ලියන්න. උත්තරපත්‍රයේ සෑම උත්තරයකටම දී ඇති ලකුණු ගණන උත්තරපත්‍රයේ පිටු පෙරළමින් නැවත එකතු කරන්න. එම ලකුණු ඔබ විසින් මුල් පිටුවේ එකතුව ලෙස සටහන් කර ඇති මුළු ලකුණට සමාන දැයි නැවත පරිස්‍යා කර බලන්න.

ලකුණු ලැයිස්තු සකස් කිරීම :

මෙවර සියලු ම විෂයන්හි අවසාන ලකුණු ඇගයිම් මණ්ඩලය තුළදී ගණනය කරනු නොලැබේ. එබැවින් එක් එක් පත්‍රයට අදාළ අවසාන ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවලට ඇතුළත් කළ යුතු ය. I පත්‍රය සඳහා බහුවරණ පිළිතුරු පත්‍රයක් පමණක් ඇති විට ලකුණු ලැයිස්තුවට ලකුණු ඇතුළත් කිරීමෙන් පසු අකුරෙන් ලියන්න. අනෙකුත් උත්තරපත්‍ර සඳහා විස්තර ලකුණු ඇතුළත් කරන්න. 51 විතු විෂයයේ I, II හා III පත්‍රවලට අදාළ ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවල ඇතුළත් කර අකුරෙන් ද ලිවිය යුතු වේ.

සියලු ම නිෂ්පාදිත අත්ස්වා / මුද්‍රාප පතිපුරුෂමයුම් යතු / All Rights Reserved]

නව තිරුද්ධීය/තුතිය පාටත්තිට්ටම/New Syllabus

NEW**ලංකා ව්‍යාහ දෙපාර්තමේන්තුව
ඩොෂ්‍රෝ තිබුණු පාටත්තිට්ටම/Examinations Department of Sri Lanka****ඩොෂ්‍රෝ තිබුණු පාටත්තිට්ටම/Examinations Department of Sri Lanka**

අධ්‍යායන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විෂය දෙපාර්තමේන්තුව
 කළුවිප් පොතුත් තුරාතුරුප ප්‍රතිඵල (ඉයර් තුරු)ප පරිශීලක, 2020
 General Certificate of Education (Adv. Level) Examination, 2020

ව්‍යාපාර සංඛ්‍යානය
වෘතිකප ප්‍රස්ථිවිවාචිකාවයා
Business Statistics

31 S I

පැය දෙකකි
මුද්‍රා මුද්‍රා මුද්‍රා
Two hours

පෙදෙස්:

- * කියු ම ප්‍රශ්නවලට පිළිනුරු සපයන්න.
- * උත්තර පත්‍රයේ තියෙන සේවානයේ මිනින් විෂය අංකය ලියන්න.
- * සංඛ්‍යාන විදු සපයනු ඇත. ගණක යන්න හාවිතයට ඉඩ දෙනු ලැබේ.
- * උත්තර පත්‍රයේ දී ඇති උපගේද් ද සැලැකිල්ලෙන් කියවා පිළිපින්න.
- * 1 සිට 50 තොක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිනුරුවලින් තිවැරුදී හෝ ඉතාමත් ගැඹුපෙන හෝ පිළිනුර තොරාගෙන, එය උත්තර පත්‍රයේ පහුපය දැක්වෙන උපදෙස් පරිදි කිරියක් (X) යොලු දැක්වන්න.

1. පහත දැක්වෙන ක්‍රමීන ප්‍රකාශය සහා වේ ඇ?

- (1) සම්භාවී දේශීයක් සමග සංඛ්‍යානය නිගමනයකට එළඹීම සංඛ්‍යානය අවභාවිතය වීම පිළිබඳ තිදුසුනකි.
- (2) සංගහන පරාමිතිය සහ පරාමිතිය සඳහා නිමිත්ය අතර වෙනසට තියුණුම් දේශීය යයි කියනු ලැබේ.
- (3) නිශ්චිතවර දේශීය තොනියැයුම් දේශීය සඳහා තිදුසුනක් වේ.
- (4) අධ්‍යායනයක දී සංකීරණ ප්‍රශ්න රාජීයකට පිළිනුරු අවශ්‍ය නම් වඩාත්ම යෝගන ක්‍රමය වන්නේ ස්වයං ගණන් ගැනීමේ ක්‍රමයයි.
- (5) නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡාවල දී සහභාගිවන අය කළින් සකස් කළ ලියවිල්ලක ඇතුළත් ප්‍රශ්නවලට පිළිනුරු සැපයිය යුතු ය.

2. පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.

- A - පයි සටහනක් යනු ප්‍රතිගත සංරචන තීරු සටහනක තනි තීරුවකින් නිරුපණය කළ හැකි දත්ත වෘත්තමය වශයෙන් ප්‍රකාශ කිරීමකි.
- B - ආදායම සංඛ්‍යාන ව්‍යාප්තියක ස්වරුපුන් දී ඇති විව ලොරෝන්ස් ව්‍යුත්‍යක් ගොඩනැගිය නොහැකි ය.
- C - නිශ්චිත සංගුණකය බිංදුව තම් ජනගහනයේ සිටින සැම කෙනෙකුවම සමාන ආදායම ප්‍රමාණයක් ලැබෙන බව එමගින් පෙන්වුම් කරයි.

ඉහත ප්‍රකාශවලින් සහා වන්නේ,

- (1) A පමණි.
- (2) C පමණි.
- (3) A හා B පමණි.
- (4) A හා C පමණි.
- (5) A, B හා C සියල්ල ම ය.

3. මිනුම් පරිමාණ සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.

- A - ඉහළ පංතිය, මධ්‍යම පංතිය සහ පහළ පංතිය වශයෙන් සමාජ පංති විරිහිකරණය කිරීම නාමික පරිමාණය සඳහා තිදුසුනක් වේ.
- B - ක්‍රමාකික පරිමාණය සහ ප්‍රාන්තර පරිමාණය අතර ප්‍රධාන වෙනස, ප්‍රාන්තර පරිමාණයේ දී මිනුම් ඒකක හාවිත කිරීමයි.
- C - සංඛ්‍යාන ව්‍යාප්තියක පංති ප්‍රාන්තර, ප්‍රාන්තර පරිමාණය සඳහා තිදුසුනක් වේ.

ඉහත ප්‍රකාශවලින් සහා වන්නේ,

- (1) B පමණි.
- (2) A හා B පමණි.
- (3) A හා C පමණි.
- (4) B හා C පමණි.
- (5) A, B හා C සියල්ල ම ය.

4. පහත දැක්වෙන කුමන ප්‍රකාශය සත්‍ය වේ ද?

- (1) දැඩිම අයයන් සහිත නිරික්ෂණ සඳහා විජ්‍යතා පහ පත්‍ර සටහන ගෞරිතුරිය නොහැකි ය.
- (2) කොටු සහ කොටු සටහනක කොටු සමාන නම්, ව්‍යාප්තිය තුරියටම සම්මිත වේ.
- (3) කොටු සහ කොටු සටහනක දකුණු තකන්දේහි විශාලම් අයයන් 25% අඩිංගු වේ.
- (4) බ්‍යුබුණ තීරු සටහන යනු සංරචක නිරුපිත දත්ත ඉදිරිපත් කළ හැකි විකල්ප ප්‍රමාණයකි.
- (5) පංති ප්‍රාන්තර අසමාන නම් සංඛ්‍යාත බ්‍යුඩුයෙන් මැයිම් වන ප්‍රදේශයේ ක්ෂේත්‍රීතය ජාල රේඛියෙහි සාපුරුණුවෙන්ගේ ක්ෂේත්‍රීතව සමාන නොවේ.

5. එක ලිය වෙනස් මාස හතරක දී කිරී ලිවරයක් පිළිවෙළින් රුපියල් 60, 100, 120, 150 මිල ගණන්වලට විකුණු ලැබේ. තිසියම් පවුලක් එම මාස හතරක කාලයේදී මසකට රුපියල් 600ක් බැඳින් කිරී සඳහා වියදීම් කරන්නේ නම්, මසකට පවුලක් කිරී ලිවරයක් සඳහා සාමාන්‍ය මිල වන්නේ,

- (1) රු. 96.00 (2) රු. 102.00 (3) රු. 107.50 (4) රු. 110.00 (5) රු. 150.00

6. කිසියම් විව්‍යුත්‍යක නිරික්ෂණ 10ක ගුණෝක්තිකර මධ්‍යන්යය 14.2 ලෙස ගණනය කරන ලදී. නිරික්ෂිත අයය 21, ගණනයේ දී 12 වශයෙන් ගෙන ඇති බව පසුව සොයා ගන්නා ලදී. නිවැරදි කරන ලද ගුණෝක්තිර මධ්‍යන්යය වන්නේ,

- (1) $14.2(1.75)^{\frac{1}{10}}$ (2) $14.2(0.57)^{\frac{1}{10}}$ (3) $(24.85)^{\frac{1}{10}}$
 (4) 8.11 (5) 24.85

7. අපකිරණය පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ පළකන්න.

A - සම්මත අපගමනය සම්ග සයදා විට මධ්‍යන්යය අපගමනය තෙරෙහි අන්තරා අයයන්ගේ අඩු බලපෑමක් සිදුවේ.

B - දත්ත කුලකයක සියලුම අයයන්ට නියතයක් එකතු කළ විට ලැබෙන අයයන්ගේ විව්‍යුත්‍ය සංගුණකය වෙනස් නොවේ.

C - විව්‍යුත්‍ය සහ සම්මත අපගමනය යන දෙකටම එකම මිනුම් ඒකකයක් පවතී.

දහන ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,

- (1) A පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි.
 (4) B හා C පමණි. (5) A, B හා C සියල්ල ම ය.

8. පහත දැක්වෙන විජ්‍යතා සහ පත්‍ර සටහන සලකන්න.

0	8						
1	3	4	5				
2	0	1	2	3	3	5	
3	0	0	1	4	6	7	8
4	0	0	2	4	7	7	8
5	0	2	3				

මෙම ව්‍යාප්තිය සඳහා තෙක්ලිගේ කුවිකතා සංගුණකය වන්නේ,

- (1) - 0.29 (2) - 0.23 (3) - 0.22 (4) 0.22 (5) 0.23

9. නිරික්ෂණ 100ක එක් එක් අයයන් 5.1 අයය අඩු කරන ලදී. අපගමනයන්ගේ එකතුව සහ අපගමනයන්ගේ වර්යයන්ගේ එකතුව පිළිවෙළින් -10 සහ 401 ලේ, ව්‍යාප්තියේ විව්‍යුත්‍ය සංගුණකය වන්නේ,

- (1) 13% (2) 38% (3) 40% (4) 78% (5) 80%

10. පහත දැක්වෙන කුමන ප්‍රකාශය අසිත්‍ය වේ ද?

- (1) වතුරුපක අපගමනය තෙරෙහි අන්තරා අයයන්ගේ බලපෑමක් නොමැත.
- (2) දත්ත කුලකයක මධ්‍යන්යයේ සිට අපගමනයන්ගේ එකතුව නිතරම බිඳුව වේ.
- (3) සංඛ්‍යාත ව්‍යාප්තියක විව්‍යුත්‍ය අන්තරා සහිත පංති පවතින විට පියරසන්ගේ කුවිකතා සංගුණකය ගණනය කළ නොහැකි ය.
- (4) සම්මිත ව්‍යාප්තියක් සඳහා මධ්‍යස්ථාන, පළමු වතුරුපකයේ සහ තුන්වන වතුරුපකයේ මධ්‍යන්යය වේ.
- (5) ප්‍රමාණ ව්‍යාප්තියක් සඳහා ප්‍රතිශත විෂ්ටිම සංගුණකය බිඳුව වේ.

11. කිසියම් ව්‍යාප්තියක පියරසන්ගේ කුටිකතා සංගුණකය 0.5ක් ද විවෘත සංගුණකය 40%ක් ද මාතරය 80ක් ද වේ. වනාජ්‍යීයෝ මධ්‍යනාය වන්නේ,
- (1) 40 (2) 100 (3) 160 (4) 200 (5) 320
12. කිසියම් ව්‍යාප්තියක බේවලියේ කුටිකතා සංගුණකය -0.8 ක් වේ. පහළ සහ ඉහළ වනුරුද්‍ය වල එකතුව 100 නම් සහ මධ්‍යස්ථාය 58 නම් පහළ සහ ඉහළ වනුරුද්‍ය තොයන්න.
- (1) $Q_1 = 20, Q_3 = 80$ (2) $Q_1 = 25, Q_3 = 75$ (3) $Q_1 = 30, Q_3 = 70$
 (4) $Q_1 = 35, Q_3 = 65$ (5) $Q_1 = 40, Q_3 = 60$
13. ප්‍රතිපායනය සහ සහසම්බන්ධතාව සම්බන්ධයෙන් පහත දැක්වෙන කුම්න ප්‍රකාශය සත්‍ය වේ ද?
- (1) X සහ Y අතර ඉහළ සහසම්බන්ධතාවක් මගින් Y හි වෙනස්වීම කෙරෙහි X හේතුවන බවත් X හි වෙනස්වීම කෙරෙහි Y හේතුවන බවත් අදහස් වේ.
 (2) සරල රේඛිය ප්‍රතිපායන සම්කරණයකට අමතර ස්ථායන්ක විවෘතයක් ඇතුළත් කරන විට දේශ පදය වැඩි වේ.
 (3) X විවෘතයෙහි සියලු අයන්ගේ නියන්තක් අවු කරන්නේ නම් X මත Y හි ප්‍රතිපායන සංගුණකය වෙනස් වේ.
 (4) ප්‍රමාණ්‍යම්ක දත්ත සඳහා ස්පියරමන්ගේ තරා සහසම්බන්ධතා සංගුණකය ගණනය කළ නොහැකි ය.
 (5) ස්පියරමන්ගේ තරා සහසම්බන්ධතා සංගුණකය තරා අතර කාර්ල් පියරසන්ගේ සූරුණ සහසම්බන්ධතා සංගුණකයට සමාන වේ.
14. ප්‍රතිපායනය සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.
- A - X මත Y හි ප්‍රතිපායනය සරල රේඛිය නම් X වෙනස් වන විට Y හි අපේක්ෂිත අයය හරියම් සරල රේඛාවක් මත වෙනස් වේ.
 B - X මත Y හි ප්‍රතිපායන සම්කරණය $\hat{Y} = -10 + 5x$ නම් Y මත X හි ප්‍රතිපායන සම්කරණය $\hat{X} = 0.2y - 2$ වේ.
 C - නිමිත ප්‍රතිපායන සම්කරණය $\hat{Y} = \hat{\beta}_0 + \hat{\beta}_1 x_1 + \hat{\beta}_2 x_2$ නම් $\hat{\beta}_2$ සංගුණකය මගින් x_1 නියතව පවතී නම් x_2 ඒකකයෙන් වෙනස් වන විට \hat{Y} හි වෙනස් වීම නිරුපය කරයි.
- ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
- (1) A පමණි. (2) B පමණි. (3) A හා B පමණි.
 (4) A හා C පමණි. (5) A, B හා C සියල්ල ම ය.
15. පොහොර (X) මත වී අස්වැන්න (Y) සඳහා අනුමූල්‍ය කරන ලද ප්‍රතිපායන සම්කරණය පහත දැක්වේ.
- $$\hat{Y} = 36.4 + 0.05x$$
- ඉහත සම්කරණය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය වන්නේ,
- (1) \hat{Y} යනු පොහොර මට්ටම x වන විට වී අස්වැන්න වේ.
 (2) \hat{Y} යනු පොහොර මට්ටම x වන විට වී අස්වැන්නේහි අපේක්ෂිත අයය වේ.
 (3) \hat{Y} යනු පොහොර මට්ටම x වන විට වී අස්වැන්නේහි අපේක්ෂිත අයයෙහි නිමිතය වේ.
 (4) පොහොර මට්ටම එක ඒකකයෙන් වැඩි කරන්නේ නම් වී අස්වැන්න ඒකක 36.45කින් වැඩි වේ.
 (5) පොහොර මට්ටම එක ඒකකයෙන් වැඩි වන විට වී අස්වැන්න ඒකක 36.4කින් වැඩි වේ.
16. සම්භාවිතා ප්‍රවේශ සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.
- A - පරික්ෂණය පුහරාවර්තව සිදු කළ නොහැකි වන විට පුද්ගලනිශ්චිත සම්භාවිතා ප්‍රවේශය වඩාත් අදාළ වේ.
 B - සහම්භාවී පරික්ෂණය වන්නේ කිසියම් තොගයකින් අයිතමයක් සහම්භාවී ලෙස ගෝරා ගැනීම නම්, යම් සිද්ධියක සම්භාවිතාව පරික්ෂණය කිරීමෙන් තොගව ලබා ගත හැකි ය.
 C - සාපේක්ෂ සංඛ්‍යාත ප්‍රවේශය යට්ත් ලබා ගන්නා සිද්ධියක සම්භාවිතාව එම සිද්ධියෙහි සත්‍ය සම්භාවිතාවෙන් වෙනස් විය හැකි ය.
- ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
- (1) B පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි.
 (4) B හා C පමණි. (5) A, B හා C සියල්ල ම ය.

17. කිසියම් කණ්ඩායමක පිටිම් මුද්‍රා තුන්දෙනෙක් සහ ගැහැණු ප්‍රමාණය දෙදෙනෙන් සිටිති. මෙම කණ්ඩායමෙන් තුන්දෙනෙක් සහම්හාවි ලෙස තෝරා ගන්නේ නම්, පිටිම් මුද්‍රා දෙදෙනෙක් සහ ගැහැණු ප්‍රමාණය එකකෙනෙක් හෝ පිටිම් මුද්‍රා එකකෙනෙක් සහ ගැහැණු ප්‍රමාණය දෙදෙනෙන් තෝරාගත් අය අතර සිටිමේ සම්හාවිනාව සොයන්න.

- (1) $\frac{1}{5}$ (2) $\frac{3}{10}$ (3) $\frac{1}{2}$ (4) $\frac{3}{5}$ (5) $\frac{9}{10}$

18. A සහ B යනු ස්ථායන්ත සිද්ධී දෙකක් යයි සිනමු. A සහ B සිද්ධී දෙකම සිදුවීමේ සම්හාවිනාව $\frac{1}{8}$ වන අතර ඒවායින් එකක්වන් සිදු නොවීමේ සම්හාවිනාව $\frac{3}{8}$ වේ. $P(A) > P(B)$ නම් A සිදුවීමේ සම්හාවිනාව වන්නේ,

- (1) $\frac{1}{5}$ (2) $\frac{1}{4}$ (3) $\frac{1}{3}$ (4) $\frac{1}{2}$ (5) $\frac{3}{4}$

19. A සහ B යනු ඕනෑම සිද්ධී දෙකක් යැයි සිත්තන්ත. A සහ B සිද්ධී දෙකම සිදුවීමේ සම්හාවිනාව, A සිදුවන නමුත් B සිදුනොවීමේ සම්හාවිනාව සහ B සිදුවන නමුත් A සිදුනොවීමේ සම්හාවිනාව යන සියල්ලම k වලට සමාන වේ. A, B සිද්ධීවලින් යටත් පිරිසේයින් එක සිද්ධීයක් සිදුවීමේ සම්හාවිනාව වන්නේ,

- (1) k (2) $2k$ (3) $3k$ (4) $3k^2$ (5) k^3

20. A සහ B යනු $P(A) = p_1, P(B) = p_2$ සහ $P(A \cap B) = p_3$ සහිත සිද්ධී දෙකක් නම් $P(A|B')$ වන්නේ,

- (1) $\frac{p_1 + p_2 - p_3}{1 - p_1}$ (2) $\frac{p_1 + p_2 - p_3}{1 - p_2}$ (3) $\frac{1 - p_1 - p_2 + p_3}{1 - p_2}$
 (4) $\frac{1 - p_1 - p_2 + p_3}{1 - p_1}$ (5) $\frac{1 - p_1 - p_2 - p_3}{1 - p_2}$

21. පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.

A - X සහම්හාවි විවෘතයෙහි අපේක්ෂිත අගය යනු X විය හැකි අයන්ගේ සම්හාවිනාවන් භාර සහිත ඔරින මධ්‍යනායකි.

B - සහම්හාවි විවෘතයක අපේක්ෂිත අගය යනු උපරිම සම්හාවිනාව සහිතව සිදුවන අගය වේ.

C - X යනු සහම්හාවි විවෘතයක් නම් සහ c සහ d නියත නම්, $Var(cX \pm d) = cVar(X) \pm d$ වේ.

ඉහත ප්‍රකාශවලින් පත්‍ර වන්නේ,

- (1) A පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි.
 (4) B හා C පමණි. (5) A, B හා C සියල්ල ම ය.

22. ඇණ නිෂ්පාදකයෙන් ඔහුගේ නිෂ්පාදනයෙන් සාමාන්‍යයෙන් 2.5%ක් දේශීලු සහිත වන බව ප්‍රකාශ කර සිටි. ගැහැණුම්කරුවෙක්, ඇණ 100ක පෙවියක දේශීලු ඇණ 4කට වඩා අඩ්‍යු නොවී නම් එය මිල දී ගනී. ගැහැණුම්කරුවා විසින් ඇණ පෙවියෙක් මිල දී ගැනීමේ ආයන්න සම්හාවිනාව සොයන්න.

- (1) 0.1088 (2) 0.2424 (3) 0.5438 (4) 0.7576 (5) 0.8912

23. එක් එක් ප්‍රශ්නය සඳහා පිළිතුරු රුක් සහිත බෙඟුවරණ ප්‍රශ්න 10ක් අඩ්‍යු පරික්ෂණයකට සිහායෙන් පෙනී සිටියි. ශිෂ්‍යයා එක් එක් ප්‍රශ්නයට එක පිළිතුරක් නිවැරදි පිළිතුර ලෙස සලකා සහම්හාවි ලෙස පිළිතුරු සපයයි. විභාගය සමත්වීම් සඳහා ඔහු යටත් පිරිසේයින් 60%ක් නිවැරදි පිළිතුරු ලබාගත යුතුයි. ශිෂ්‍යයා විභාගය සමත්වීම් සම්හාවිනාව කුමක් ද?

- (1) 0.0064 (2) 0.0328 (3) 0.9672 (4) 0.9936 (5) 0.9991

24. බේම කැබලි 10 000ක අර්ථාපල් අස්ථින්න මධ්‍යනාය 650 kg සහ සම්මත අපගමනය 30 kg සහිත ප්‍රමාණ ව්‍යුහ්පතියක පවතී. හොඳම තීම් කැබලි 1000 හි අඩුම අස්ථින්න වන්නේ,

- (1) 578 kg ය. (2) 612 kg ය. (3) 688 kg ය. (4) 719 kg ය. (5) 962 kg ය.

25. කිසියම් ප්‍රශ්නයක ප්‍රශ්නයන්ගේ 50%ක් කිසියම් සංවර්ධන යෝජනාවකට පක්ෂපාති බව දක්වයි. මෙම ප්‍රශ්නයන් තෝරාගත් ප්‍රශ්නයන් 100ක සහම්හාවි නියැදියක යටත් පිරිසේයින් 55දෙනෙකු යෝජනාවට පක්ෂපාති විම් ආයන්න සම්හාවිනාව කුමක් ද?

- (1) 0.1587 (2) 0.1841 (3) 0.3159 (4) 0.3413 (5) 0.3682

26. පොකුරු නියැදීම සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.

- A - පොකුරු අතර විවෘතය කුඩා නම් පොකුරු නියැදීම විභාග් යෝගා වේ.
 B - පුරුණ නියැදුම් රාමුවක් නොපවතින විට ද පොකුරු නියැදීම භාවිත කළ හැකි ය.
 C - අන්තර්පොකුරු සහසම්බන්ධතා සංගුණකය 1ට ආසන්න නම් පොකුරු නියැදීම තරමටම කාර්යක්ෂම වේ.

ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,

- (1) A පමණි. (2) A සහ B පමණි. (3) A සහ C පමණි.
 (4) B සහ C පමණි. (5) A, B සහ C සියල්ල ම ය.

27. නියැදීම පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.

- A - නියැදී සම්ක්ෂණයක ප්‍රතිඵල සම්පූර්ණ සංගහන සම්ක්ෂණයක ප්‍රතිඵලවලට වඩා විශ්වාසනීය විය හැකි ය.
 B - තුම්බන් නියැදීම ක්‍රමය භාවිත කළ හැකි වන්නේ $\frac{N}{n}$ නිඩ්ල අගයක් වන විට දී පමණි.
 C - ක්‍රමික නියැදීමේ දී තහි නියැදියක් භාවිතයෙන් සම්මත දේශීල්ය ගණනය කළ නොහැකි ය.

ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,

- (1) A පමණි. (2) A සහ B පමණි. (3) A සහ C පමණි.
 (4) B සහ C පමණි. (5) A, B සහ C සියල්ල ම ය.

28. සංගහන සමානුපාතය π සහිත සංගහනයකින් ප්‍රතිස්ථාපනය සහිත සරල සහස්‍රාවී නියැදීමේ දී තරම n වන නියැදුක නියැදී සමානුපාතයෙහි සම්මත දේශීල්ය වන්නේ,

- (1) $\sqrt{\left(\frac{N-n}{N-1}\right)\frac{\pi(1-\pi)}{n}}$ (2) $\frac{\pi(1-\pi)}{\sqrt{n}}$ (3) $\frac{\sqrt{\pi(1-\pi)}}{\sqrt{n}}$
 (4) $\sqrt{\left(\frac{N-n}{N}\right)\frac{\pi(1-\pi)}{n}}$ (5) $\frac{\sqrt{\pi(1-\pi)}}{n}$

29. පහත දැක්වෙන ක්‍රමන ප්‍රකාශය සත්‍ය වේ ද?

- (1) නියැදී තරම n කුඩා නම්, $1 - \text{ව්‍යාප්තිය}$ ප්‍රමත ව්‍යාප්තියෙහි මධ්‍යන්ය මත රඳා පවතී.
 (2) නිමානකයක නියැදුම් ව්‍යාප්තියේ සම්මත අපගමනයට නිමානකයෙහි සම්මත දේශීල්යයැයි නියුතු ලැබේ.
 (3) සුවලනාංක සංඛ්‍යාව වැඩි වන විට $\chi^2 - \text{ව්‍යාප්තිය}$ වඩාත් කුරික වේ.
 (4) නියැදී තරම කුඩා නම් සංගහන සමානුපාතයෙහි නියැදුම් ව්‍යාප්තිය නොදැන්නා එකක් වේ.
 (5) මධ්‍ය සීමා ප්‍රමේය යොදාගත හැකි වන්නේ නියැදී මධ්‍යන්යෙහි නියැදුම් ව්‍යාප්තිය තිරණය කිරීමේ දී පමණි.

30. පහත දැන්වෙන ක්‍රමන ප්‍රකාශය සත්‍ය වේ ද?

- (1) $\hat{\theta}_1$ සහ $\hat{\theta}_2$ යනු θ පරාමිතිය සඳහා අනුසින්ත නිමානක දෙකක් නම් $\hat{\theta}_2$ වලට සාපේක්ෂව $\hat{\theta}_1$ හි කාර්යක්ෂමතාව අරඹ දක්වනු ලබන්නේ, $\frac{Var(\hat{\theta}_1)}{Var(\hat{\theta}_2)}$ වගයෙනි.
 (2) අහිනත නිමානකයක් සංගත නිමානකයක් විය නොහැකි ය.
 (3) සංගහන මධ්‍යන්ය μ යුතු නම්, $\frac{1}{n} \sum (x_i - \mu)^2$ සංගහන විවෘතතාව σ^2 සඳහා අනුසින්ත නිමානකයක් වේ.
 (4) සංගහන පරාමිතිය සහ පරාමිතිය සඳහා නිමිත්ය අතර වෙනස නිමිත්ය ලෙස හැඳින්වේ.
 (5) සහස්‍රාවී නියැදියක ඕනෑම ප්‍රතිස්ථාපනයක් යැයි කියනු ලැබේ.

31. සංගහන සමානුපාතය π නියැදී සමානුපාතය p මගින් උපරිම සම්භාවී දේශීල්ය $\pi \pm 0.02$ පරාසය තුළ විමේ සම්භාවීනාව 0.9544 වන ලෙස නිමානය කිරීම්ව අවශ්‍යව ඇති. මේ සඳහා අවශ්‍ය නියැදී තරම ක්‍රමක් ද?

- (1) 900 (2) 1681 (3) 1785 (4) 2401 (5) 2500

32. මධ්‍යන්ය μ සහ නොදැන්නා විවෘතතාව σ^2 සහිත ප්‍රමත සංගහනයකින් ලබාගත් තරම 25වන සහස්‍රාවී නියැදියක නියැදී මධ්‍යන්ය $\bar{x} = 60$ සහ නියැදී විවෘතතාව $s^2 = 16$ විය. μ සඳහා ගණනය කරන ලද විශ්‍යම් ප්‍රාන්තරය (57.76, 62.24) නම් විශ්‍යම් මට්ටම ක්‍රමක් ද?

- (1) 80% (2) 90% (3) 95% (4) 98% (5) 99%

33. පහත දැක්වෙන ක්‍රමන ප්‍රකාශය අයතින වේ ඇ?

- (1) සංගහන පරාමිතියක් සඳහා විශුම්හ ප්‍රාන්තරේ ගොඩනැගීමට ගොදා ගන්නා විවිල්සයෙහි පරාමිතිය සහ පරාමිතිය සඳහා උක්ෂමය නිමානකයක් අධිංශු වේ.
- (2) 99% විශුම්හ මට්ටමක් සහිත විශුම්හ ප්‍රාන්තරය, 95% විශුම්හ මට්ටමක් සහිත විශුම්හ ප්‍රාන්තරයට වඩා තොඳු එකක් වේ.
- (3) සංගහන මධ්‍යන්තයන් අතර වෙනස $\mu_1 - \mu_2$ සඳහා විශුම්හ ප්‍රාන්තරයක් ලබා ගන්නේ $\bar{X}_1 - \bar{X}_2$, උක්ෂමය නිමානකය එහි සම්භාවී දේශය සඳහා ගැලුපිළෙනි.
- (4) ප්‍රමත සංගහනයක මධ්‍යන්තය සඳහා 95% විශුම්හ ප්‍රාන්තර එකකට වඩා පැවතිය හැකි ය.
- (5) නොදැන්නා විවිලතාව සහිත ප්‍රමත සංගහනයක මධ්‍යන්තය සඳහා 95% විශුම්හ ප්‍රාන්තරය විවිලතාව දන්නා ප්‍රමත සංගහනයක 95% විශුම්හ ප්‍රාන්තරයට වඩා පළදු වේ.

34. කළුපිත පරික්ෂාව පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සඳහන්න.

- A - I වන පුරුෂයේ දේශයෙහි සම්භාවිතාවේ දෙන ලද අගයක් සඳහා අවම සම්භාවිතාවක් සහිත II වන පුරුෂයේ දේශය සඳහා කළුපිත පරික්ෂාවක් දනා බලුවත් කළුපිත පරික්ෂාවක් යැයි කියනු ලැබේ.
- B - H_0 කළුපිතය අයතු වන විට H_1 කළුපිතය පිළිගැනීමේ සම්භාවිතාවට පරික්ෂාවේ බලය යැයි කියනු ලැබේ.
- C - පරික්ෂා සංඛ්‍යාතියක නියැදුම් ව්‍යාප්තිය පරික්ෂාවට හාර්තය වෙමින් පවතින සංගහන පරාමිතිය මක රදා පවතී.

දහන ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,

- | | | |
|------------------|---------------------------|------------------|
| (1) A පමණි. | (2) A හා B පමණි. | (3) A හා C පමණි. |
| (4) B හා C පමණි. | (5) A, B හා C සියලුල ම ය. | |

35. සංගහන සමානුපාතය $H_0 : \pi = 0.1$ කළුපිතය $H_1 : \pi \neq 0.1$ කළුපිතයට එරෙහිව 5% මට්ටමකින් පරික්ෂා කිරීම සඳහා තරම 100වන සයම්භාවී නියැදුයක් ලබා ගන්නා ලදී. නියැදු සමානුපාතය $p = 0.16$ නම් නිගමනය වන්නේ,

- (1) $p - \text{අගය} = 0.0228 < 0.05$ බැවින් H_0 ප්‍රතික්ෂේප කළ යුතු ය.
- (2) $p - \text{අගය} = 0.0456 < 0.05$ බැවින් H_0 ප්‍රතික්ෂේප කළ යුතු ය.
- (3) $p - \text{අගය} = 0.0526 > 0.05$ බැවින් H_0 ප්‍රතික්ෂේප නොකළ යුතු ය.
- (4) $p - \text{අගය} = 0.2104 > 0.05$ බැවින් H_0 ප්‍රතික්ෂේප නොකළ යුතු ය.
- (5) $Z = 1.62 < 1.96$ බැවින් H_0 ප්‍රතික්ෂේප කළ යුතු ය.

36. A විදුලි බුබූල වර්ගයේ තරම 120ක සයම්භාවී නියැදුයක ආසු කාලයෙහි මධ්‍යන්තය සහ විවිලතාව $\bar{x} = 945$ සහ $s_1^2 = 240$ මු අතර B විදුලි බුබූල වර්ගයේ තරම 100වන සයම්භාවී නියැදුයක ආසුකාලයෙහි මධ්‍යන්තය සහ විවිලතාව $\bar{y} = 940$ සහ $s_2^2 = 200$ විය. සංගහන මධ්‍යන්තයන්ගේ සමානතාව $H_0 : \mu_1 = \mu_2$ කළුපිතය $H_1 : \mu_1 > \mu_2$ ට එරෙහිව පරික්ෂා කිරීම සඳහා අවධි පෙනෙය $\bar{X} - \bar{Y} > 4$ මගින් දෙනු ලැබේ නම් කළුපිත පරික්ෂාවේ I වන පුරුෂයේ දේශය වන්නේ,

- | | | | | |
|---------------|---------------|---------------|---------------|---------------|
| (1) 0.0228 ය. | (2) 0.0250 ය. | (3) 0.1103 ය. | (4) 0.3897 ය. | (5) 0.4772 ය. |
|---------------|---------------|---------------|---------------|---------------|

37. ප්‍රමත සංගහනයක මධ්‍යන්තය $H_0 : \mu = 120$ කළුපිතය $H_1 : \mu = 122$ කළුපිතයට එරෙහිව තරම 60වන සයම්භාවී නියැදුයක් ලබාගෙන පරික්ෂා කිරීම සඳහා අවධි පෙනෙය $\bar{X} > 121.4$ මගින් දෙනු ලැබේ. සංගහන විවිලතාව $\sigma^2 = 240$ නම් පරික්ෂාවේ බලය වන්නේ,

- | | | | | |
|---------------|---------------|---------------|---------------|---------------|
| (1) 0.1179 ය. | (2) 0.2420 ය. | (3) 0.3821 ය. | (4) 0.6179 ය. | (5) 0.8821 ය. |
|---------------|---------------|---------------|---------------|---------------|

38. කිසියම් ආරෝග්‍යාලාවක දින 50ක් තුළ දි මියරිය සංඛ්‍යාව පහත වගුවේ දැක්වේ.

මියරිය සංඛ්‍යාව	0	1	2	3	4	5	6	7
දින සංඛ්‍යාව	2	8	12	13	8	4	2	1
අංගේක්‍රිත සංඛ්‍යාතය	3	8	11	11	8	5	3	1

මෙම දන්ත සඳහා අදාළ ව්‍යාප්තිය මධ්‍යන්තය 3 සහිත පොදිසේන් ව්‍යාප්තියක් ඇසි 5% මට්ටමකින් පරික්ෂා කිරීම සඳහා අවධි අගය වන්නේ,

- | | | | | |
|-------------|-------------|--------------|--------------|--------------|
| (1) 7.82 ය. | (2) 9.50 ය. | (3) 11.10 ය. | (4) 12.60 ය. | (5) 14.10 ය. |
|-------------|-------------|--------------|--------------|--------------|

39. කිසියම් එම වර්ග කුනක මධ්‍යනාය අස්ථින්හ සමානදැයි පරීක්ෂා කිරීම සඳහා එක එකක් තරම 5වන නියැදි කුනක් සහම්හාවී ලෙස තෝරා ගන්නා ලදී. ගණනය කරන ලද වර්ග එකකු පහත දැක්වෙන පරිදි චට්ටුව ඇති වර්ග එකකුව $SST = 224$

- විම වර්ග අතර වර්ග එකකුව $SSB = 128$
- සංගේන මධ්‍යනායන් සමානය යන කළුම්පාය 5% මෙටෘමින් පරීක්ෂා කිරීම සඳහා අවධි පෙදෙස වන්නේ,
- (1) $F = 5.34 > 3.49$ ය. (2) $F = 8 > 3.89$ ය. (3) $F = 8 < 19.4$ ය.
 (4) $F = 8 > 3.34$ ය. (5) $F = 8.67 > 3.81$ ය.

40. 2010 සිට 2019 දක්වා කාල ග්‍රේනියක පළමු වසර 5 හි මධ්‍යනාය 32.6 වූ අතර දෙවන වසර පහත මධ්‍යනාය 42.6 විය. අරඹ-මධ්‍යයක ක්‍රමයෙන් උඩා ගන්නා උපනති රේඛාව වන්නේ,

- (1) $\hat{Y} = 26.6 + t$ ය. (2) $\hat{Y} = 26.6 + 2t$ ය.
 (3) $\hat{Y} = 29.24 + 1.67t$ ය. (4) $\hat{Y} = 32.6 + 2t$ ය.
 (5) $\hat{Y} = 42.6 + t$ ය.

41. වල මධ්‍යයක සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.

- A - වල මධ්‍යයක මගින් මුළු දත්තයන්ගේ නොපවතින වලන ජනනය විය හැකි ය.
 B - කාලය පදනම් කරගෙන විව්‍යාසයක අගයන් ප්‍රමාණයෙන් ස්වරුපය විව්‍යාසයක ප්‍රයෝගනවත් නොවේ.
 C - අදාළ උපනති රේඛාවේ හෝ වකුයෙහි ස්වරුපය නොදැන්නේ නම් උපනතිය නිමානය කිරීමට වල මධ්‍යයක ක්‍රමය යොදාගත නොහැකි ය.

ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,

- (1) A පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි.
 (4) B හා C පමණි. (5) A, B හා C සියලුම ම ය.

42. 2010 සිට 2014 දක්වා වාශ්‍රික වලන නොමැති කාල ග්‍රේනියක එක් එක් කාර්තුව සඳහා උපනතිය ඉවත් කළ ප්‍රතිගෙනයන්ගේ වසර 5 හි එකතු පහත දැක්වේ.

Q_1	Q_2	Q_3	Q_4
450	550	525	500

පළමු කාර්තුව සහ කුන්වන කාර්තුව සඳහා ආරජව දේශක ආසන්න වගයෙන් දෙනු ලබන්නේ,

- (1) 89, 104 ය. (2) 90, 105 ය. (3) 91, 106 ය. (4) 92, 107 ය. (5) 101, 106 ය.

43. 2010 - 2014 දක්වා කාල ග්‍රේනියක වාශ්‍රික දත්ත සඳහා අනුසිහුමය කරන ලද ප්‍රතිපායන ස්මේරිණිය $\hat{Y} = 50 + 16t$ (2012 සඳහා $t = 0$) මගින් දැක්වේ. 2013 වර්ෂයේ දෙවනි කාර්තුව සඳහා කාල ග්‍රේනියෙහි සත්‍ය අගය 72 නම් එම කාර්තුව සඳහා උපනතිය ඉවත් කළ ප්‍රතිගෙන අගය ආසන්න වගයෙන් වන්නේ,

- (1) 103 ය. (2) 104 ය. (3) 109 ය. (4) 113 ය. (5) 116 ය.

44. සියලුම නියැදි ලක්ෂ \bar{X} - සටහනක පාලන සිමා කුල පවතින නමුත් එම උපනතියක් පෙන්වුම් කරයි තම් ඉන් පෙන්වුම් කරන්නේ,

- (1) ත්‍රියාවලිය පාලනයේ පවතින බව ය.
 (2) සම්භාවනා ජේතු පවතින බව ය.
 (3) විව්‍යාසතාව වැඩි වැඩි බව ය.
 (4) පැවරිය හැකි හේතු පවතින බව ය.
 (5) සසම්භාවී නියැදි තෝරුමේ දී දේශ පවතින බව ය.

45. පෙරික්ස්පූම් එකකවල තරම විව්‍යාස වේ නම්, නිෂ්පාදන එකකයක දේශ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා භාවිත කළ ප්‍රතු සංඛ්‍යානමය පවතින වන්නේ,

- (1) p - සටහන ය. (2) C - සටහන ය. (3) U - සටහන ය.
 (4) \bar{X} - සටහන ය. (5) np සටහන ය.

46. OC - ව්‍යුහ සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.
- A - පිළිගැනුම් නියැදි සැලැස්මක තොග සහ නරක තොග වෙන්කර හැඳුනාගැනීමේ හැකියාව OC - ව්‍යුහ මගින් පෙන්වුම් කරයි.
- B - නිෂ්පාදනයක් සඳහා OC - ව්‍යුහ සක්‍රීලාඨයක නොවේ නම්, නියැදි තරම සහ පිළිගැනුම් සංඛ්‍යාව වෙනස් කිරීමෙන් එය වැඩි දියුණු කළ හැකි ය.
- C - තොගයක සදායුස් භාගය විවෘතය විමේ දී තොගය ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවනාව OC - ව්‍යුහ මගින් දැක්වේ.
- ඉහත ප්‍රකාශවලින් සහා වන්නේ,
- (1) A පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි.
- (4) B හා C පමණි. (5) A, B හා C සියල්ල ම ය.
47. $N = 1000$, $n = 100$ සහ පිළිගැනුම් සංඛ්‍යාව $c = 1$ සහිත පිළිගැනුම් නියැදුම් සැලැස්ම සලකන්න. AQL = 0.01 සහ LTPD = 0.07 නම් පාරිභෝගික අවධානම සහ නිෂ්පාදක අවධානම වන්නේ පිළිවෙළින්,
- (1) 26.42%, 0.73% ය. (2) 26.42%, 99.27% ය.
- (3) 36.79%, 0.09% ය. (4) 63.21%, 0.09% ය.
- (5) 73.58%, 0.73% ය.
48. කිසියම් ආයතනයක් යම් අයිතමයක අලෙවිය ලබන විසරේ දී 50%කින් වැඩි වේ යයි අපේක්ෂා කරයි. ආයතනයේ අරමුණ දළ ආදායම දෙගුණ කිරීම නම්, විකුණුම් මිල වැඩි කළ යුතු වන්නේ කුමන ප්‍රතිගෙයකින් ද?
- (1) 30% (2) $33\frac{1}{3}\%$ (3) 50% (4) 100% (5) 150%
49. ද්රේගකාංක සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.
- A - මාර්පල් එස්ට්‍රේන් ද්රේගකය කාල ප්‍රතිවර්ත පරීක්ෂාව තුළේක කරන නමුත් සාධක ප්‍රතිවර්ත පරීක්ෂාව තුළේක නොකරයි.
- B - මිල ගණන් වැඩිවෙළින් පවතින තක්වයක දී ලැයිපෙයරස් මිල ද්රේගකය පාශේගේ මිල ද්රේගකයට වඩා තුළාවේ ප්‍රව්‍යකාවක් දක්වයි.
- C - සරල සමාජාර මිල ද්රේගකය විවිධ භාණ්ඩවල සාපේක්ෂ වැදගත්කම සැලකිල්ලට නොගතී.
- ඉහත ප්‍රකාශවලින් සහා වන්නේ,
- (1) A පමණි. (2) C පමණි. (3) A හා B පමණි.
- (4) A හා C පමණි. (5) A, B හා C සියල්ල ම ය.
50. A සහ B භාණ්ඩ නිෂ්පාදනය සඳහා අමුදුව්‍ය වර්ග දෙකක් (I සහ II) වෙනස් සමානුපාතයන්ගෙන් යොදා ගන්නා නමුත් නිෂ්පාදන භාණ්ඩ දෙක සඳහා එක එකක් අමුදුව්‍ය මිල ගණන් සාමාන වේ.
- | | A නිෂ්පාදනය | B නිෂ්පාදනය |
|--------------------------------|-------------|-------------|
| I අමුදුව්‍ය සඳහා බර (w_1) | 60 | 70 |
| II අමුදුව්‍ය සඳහා බර (w_2) | 40 | 30 |
| නිෂ්පාදන වියදුම් ද්රේගකය | 170 | 165 |
- අමුදුව්‍ය I සහ II සඳහා මිල ද්රේගක පිළිවෙළින් දැක්වෙන්නේ කුමන වරණයෙහි ද?
- (1) 15, 20 (2) 50, 45 (3) 64.5, 187.5 (4) 150, 200 (5) 285, 235

* * *

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட්සේத் திணைக்களம்

අ.පො.ස. (උ.පෙ.ල) විභාගය/ ක.පො.ත. (ඉ.යර් තර)ප පරීට්ස - 2020

නව නිර්දේශය/ ප්‍රතිඵල පාත්තිශ්චම

විෂයය අංකය
පාත ඩිලක්කම්

31

විෂයය
පාතම්

ව්‍යාපාර සංඝ්‍යානය

ලකුණු දීමේ පරිපාටිය/ප්‍රතිඵල පාත්තිශ්චම තිශ්චම

I පත්‍රය/පත්තිරාම I

ප්‍රශ්න අංකය ඩිල.	පිළිබුරු අංකය ඩිල.								
01.	3	11.	2	21.	1	31.	5	41.	2
02.	4	12.	5	22.	5	32.	5	42.	1
03.	1	13.	5	23.	1	33.	2	43.	4
04.	3	14.	4	24.	3	34.	5	44.	4
05.	1	15.	3	25.	2	35.	2	45.	3
06.	1	16.	3	26.	2	36.	1	46.	2
07.	1	17.	5	27.	1	37.	4	47.	1
08.	3	18.	4	28.	3	38.	2	48.	2
09.	3	19.	3	29.	2	39.	2	49.	4
10.	5	20.	3	30.	3	40.	2	50.	4

★විශේෂ උපදෙස්/විසේත අර්ථවුත්තල :

විශේෂ උපදෙස්/විසේත ස්‍රී යායා ඩිලක්කම් ලකුණු 01 බැංක්/ප්‍රතිඵල ඩිලක්කම් මූල්‍ය ලකුණු/මොත්තප ප්‍රතිඵල ඩිලක්කම් $1 \times 50 = 50$

I කොටස

1. (අ) පූර්ව පරික්ෂාව සහ සම්පූර්ණ කරන ලද ප්‍රශ්නාවලියක් සංස්කරණය කිරීම අතර වෙනස පැහැදිලි කරන්න. පූර්ව පරික්ෂාව මගින් සහ සම්පූර්ණ කරන ලද ප්‍රශ්නාවලියක් සංස්කරණය කිරීම මගින් භදුනාගත හැකි අඩුපාඩු තුළක් විස්තර කරන්න. (ලකුණු 04ය.)
- (ආ) පහත දැක්වෙන ප්‍රකාශ සක්‍රී ද අසක්‍රී ද යන්න ප්‍රකාශ කර ඔබගේ පිළිතුරු පැහැදිලි කරන්න.
- ප්‍රශ්නාකර පරිමාණයෙහි අභිමත ආර්ථික ලක්ෂයක් සහ අවසාන ලක්ෂයක් අතර පරිමාණයෙන් පරිමාණයට වෙනස් වන මිනුම් එකක පවතින නමුත් එකතුව සහ වෙනස හැර වෙනත් ගණිත කරම සිදුකළ නොහැකි ය.
 - ධිෂ්‍යයින් ඔවුන්ගේ කියවීමේ තුළියාව අනුව සාමාන්‍යයට පහළ, සාමාන්‍යය සහ සාමාන්‍යයට ඉහළ ලෙස වර්ගිකරණය කිරීම ප්‍රාන්තර පරිමාණය සඳහා නිදුසුනාක් වේ.
 - විව්ලුයන්, මිනුම් පරිමාණ සලකම්න් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වගයෙන් වර්ගිකරණය කරනු ලැබේ. (ලකුණු 03ය.)
- (ඇ) පහත දැක්වෙන එක් එක් අධ්‍යාපනය සඳහා වඩාත්ම යෝගා අත්ත එක්ස්ස් කිරීමේ තුමය දැක්වන්න.
- එක් එක් තුමය යොදාගන්නා ආකාරය එක් වාසියක් සහ එක් අවාසියක් සහිතව විස්තර කරන්න.
- ගෙහස්ථ ප්‍රවෘත්තිවය පිළිබඳ ප්‍රශ්නයෙහි විවිධ පැති සම්බන්ධව අදාළ සෙක්වයෙහි විශේෂයෙන් සහ විනැළිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් ගෙවීමය කිරීම.
 - තම කාර්යයන් ඉටු කිරීම සම්බන්ධයෙන් හෙදියන්ගේ කාර්යක්ෂමතාව අධ්‍යාපනය කිරීම. (ලකුණු 03ය.)
- (ඊ) පාසලක 10වන ගේණියෙහි A හා B යන පාති දෙකක දිෂ්‍යයන්ගේ ගණිත ලකුණු පහත දැක්වෙන වෘත්ත පත්‍ර සටහන් මගින් නිරුපණය කරනු ලැබේ.

A පාතිය

3	2	3	4	5
4	1	3	4	4
5	0	2	3	4
6	2	3	4	5
7	4	5	5	
8	6			

B පාතිය

4	2	3
5	3	4
6	1	4
7	0	3
8	0	2
9	6	7

එකම ප්‍රස්ථාරයේ කොටු තෙක්දී සටහන් ගොඩනගා පාති දෙකකහි දිෂ්‍යයන්ගේ ගණිත විෂයෙහි කාර්ය සාධනය සන්ස්ක්තිනය කරන්න. (ලකුණු 06ය.)

- (උ) සේවකයන් 70කගේ පැයක ගෙවීම පහත වගුවේ දැක්වේ.

ගෙවීම්	සේවක යෝජිතයාව
60-69	8
70-79	10
80-89	15
90-99	16
100-109	10
110-129	8
130-189	3

ඉහත සංඛ්‍යාත ව්‍යාප්තිය සඳහා ජාල ටේබය ගොඩනගා ගෙවීම 90 - 119 ව අදාළ ප්‍රමේණය පාට කර දැක්වන්න.

(ලකුණු 04ය.)

1.

- (අ) පූර්ව පරික්ෂාවක් යනු සම්ක්ෂණයේදී යොදා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රශ්නවලියේ අඩුපාඩු හඳුනාගැනීමේ අරමුණින් සංගහනයෙන් තෝරා ගත් කුඩා නියැදියකට ප්‍රශ්නවලිය යොමුකර ලැබෙන තොරතුරු අනුව ප්‍රශ්නවලියේ අඩුපාඩු සකස් කර ගැනීමේ ක්‍රියාවලිය වේ.

සම්පූර්ණ කරන ලද ප්‍රශ්නවලියක් සංස්කරණය කිරීම යනු සම්පූර්ණ කරන ලද ප්‍රශ්නවලිවල ඇති තොරතුරුවල නිරවද්‍යතාවය, පැහැදිලි බව, සංගත බව, පූර්ණ බව සහ සම්පාදිත බව සඳහා පරික්ෂා කිරීම වේ.

පූර්ව පරික්ෂාවෙන් හඳුනාගත හැකි අඩුපාඩු

- ◆ ඉවත් කළ යුතු ප්‍රශ්න හඳුනාගැනීම.
- ◆ අවශ්‍ය තොරතුරු ප්‍රශ්න මගින් ලබා දී නැත්තාම අප්‍රතින් ප්‍රශ්න ඇතුළත් කළ යුතුද යන්න.
- ◆ අපැහැදිලි ප්‍රශ්න අඩංගු වී ඇත්ද යන්න.
- ◆ ප්‍රශ්නවල පෙළ ගැස්වීමේ වැරදි පවතිද යන්න.
- ◆ ප්‍රශ්නවල උහයාර්ථ බව පවතිද යන්න.

සංස්කරණය මගින් හඳුනාගත හැකි අඩුපාඩු

- ◆ අපැහැදිලි බව (සපයා ඇති තොරතුරුවල අපැහැදිලිතාවයන් පවතිද යන්න)
- ◆ සාධාරණ බව (වැරදි තොරතුරු සපයා තිබේද යන්න)
- ◆ අසම්පූර්ණ බව (ප්‍රතිචාර නොදුක්වා තිබේද යන්න)
- ◆ අසංගත බව (සපයා ඇති තොරතුරුවල වෙනස්කම් තිබේද යන්න)
- ◆ බලාපොරොත්තු වූ තොරතුරු නොලැබේ තිබේද යන්න එනම් බාහිරස්ථානයන් අඩංගු වී ඇත්ද යන්න

(ලක්ෂණ 04යි)

(ආ) (i) මෙම ප්‍රකාශය සහාය වේ.

ප්‍රාන්තර පරිමාණය පැහැදිලිව හඳුනා ගත හැකි අතර අර්ථවත් පිළිවෙළකම සංඛ්‍යා සකස් වී ඇත. විවිධ මිනුම් එකක හා අභිමත ආරම්භක ලක්ෂණයක් සහිත සංඛ්‍යා අතර සමාන පරතරයක් පවතින බැවින් එකතුව සහ වෙනස ලබා ගත හැකි නමුත් ගුණීතය හෝ බෙදීම වලංගු නොවේ.

(ii) මෙම ප්‍රකාශය අසහාය වේ.

මෙහිදී දිජ්‍යායුන්ගේ කියවීමේ හැකියාව අනුව වර්ගීකරණය කරනු ලබන බැවින් මෙහිදී තරා පරිමාණය හෙවත් කුමාංකිත පරිමාණය යොදා ගත යුතු වේ.

(iii) මෙම ප්‍රකාශය සහාය වේ.

නාමික පරිමාණය සහ තරා පරිමාණය ගුණාත්මක විවෘතයන් සඳහා යොදා ගනු ලබන අතර ප්‍රාන්තර පරිමාණය සහ අනුපාත පරිමාණය ප්‍රමාණාත්මක විවෘතයන් සඳහා යොදා ගත යුතු වේ.

(ලක්ෂණ 03යි)

(ඉ) (i) මෙහිදී වඩා යෝගා වනුයේ නාහිගත කණ්ඩායම ක්‍රමය වේ. මෙමගින් අදාළ ක්‍රේඛ්‍යයෙහි විශේෂයෙහින් සහ අත්දැකීමකට ලක් වූ වින්දීතයන් සමඟ එකවර සාකච්ඡා කර දත්ත රස්කර ගත හැකිය.

වාසි

- ◆ අදාළ කරුණු ගැනුම් අධ්‍යාපනය කළ හැකිවීම.
- ◆ ඉහළ ප්‍රතිචාර අනුපාතයක් පැවතීම.
- ◆ අඩු පිරිවැයකින් දත්ත රස්කර ගත හැකිවීම.
- ◆ වඩාත් විශ්වාසනීය ලෙස දත්ත රස්කර ගත හැකිවීම.
- ◆ විවිධ අදහස් හා ප්‍රතිචාර ලැබිය හැකි වීම.

- ◆ අමතර තොරතුරු ලබාගත හැකිවීම.
- ◆ එකවර වැඩි පිරිසකගේ දත්ත රස්කර ගත හැකිවීම.
- ◆ ආකල්ප, විශ්වාසය සහ අත්දැකීම් වැනි ගුණාත්මක දත්ත රස් කර ගැනීමට යෝග්‍ය වීම.

අවාසි

- ◆ අහිමත තොරතුරු ලැබීම සඳහා වැඩි ඉඩකඩක් පැවතීම.
- ◆ දත්ත විශ්වෙෂණය අපහසු විය හැකිවීම.
- ◆ නිගමනවලට එළැංීම ප්‍රමාද විය හැකිවීම.

(ii) මෙහිදී වඩා යෝග්‍ය වන්නේ සංශ්‍ය නිරික්ෂණ ක්‍රමය වේ. හෙදියන්ගේ කාර්යක්ෂමතාවය අධ්‍යායනය කිරීම සඳහා සංශ්‍ය නිරික්ෂණය යොදා ගත හැකි අතර නැවත තාක්ෂණික උපකරණ (CCTV කුමරා) යනාදිය යොදා ගත හැකිවීම්.

වාසි

- ◆ ඉහළ නිරවද්‍යතාවයක් පැවතීම.
- ◆ දත්තවල වලංගුතාවය තහවුරු කිරීම සඳහා වෙනත් ක්‍රම යොදා ගත යුතු නොවීම.
- ◆ ප්‍රතිචාර මට්ටම ඉහළ වීම.
- ◆ දත්තවල විශ්වාසනීයත්වය ඉහළ වීම.

අවාසි

- ◆ භාවිතය සීමිත වීම.
- ◆ පූහුණු අන්වේක්ෂකයන් හිග ව්‍යවහාර් වැඩි කාලයක් ගතවීම සහ පිරිවැය ඉහළ වීම.
- ◆ දත්තවල පුද්ගල බද්ධතාවයක් පැවතීම.
- ◆ තාක්ෂණික උපකරණවල විශ්වාසනීයත්වය දත්ත කෙරෙහි බලපෑම

(ලකුණු 03යි)

$$(iii) Q_1 \longrightarrow \frac{27+1}{2} = 7 \text{ වෙනියා} \quad Q_2 \longrightarrow \frac{27+1}{2} = 14 \text{ වෙනියා} \quad Q_3 \longrightarrow \frac{3(27+1)}{2} = 21 \text{ වෙනියා}$$

මිනුම	A පන්තිය	B පන්තිය
අවම අගය	32	42
උපරිම අගය	86	97
පළමු වතුර්තකය	44	58
දෙවන වතුර්තකය	53	69
තෙවන වතුර්තකය	64	80
$Q_3 - Q_1 = IQR$	20	22
$Q_3 - Q_2$	11	11
$Q_2 - Q_1$	09	11
පහළ ඇතුළු මායිම	14	25
ඉහළ ඇතුළු මායිම	94	113
පහළ පිටත මායිම	-16	-8
ඉහළ පිටත මායිම	124	146
දකුණු කෙන්දු	22	17
වම් කෙන්දු	12	16

$$\begin{aligned}
 \text{පහළ ඇතුළත මායිම} &= Q_1 - 1.5 \text{ IQR} \\
 \text{ඉහළ ඇතුළත මායිම} &= Q_3 + 1.5 \text{ IQR} \\
 \text{පහළ පිටත මායිම} &= Q_1 - 3 \text{ IQR} \\
 \text{ඉහළ පිටත මායිම} &= Q_3 + \text{IQR}
 \end{aligned}$$

$$\text{IQR} = Q_3 - Q_1$$


කාර්ය සාධන මිතුම්

මිතුම	A පන්තිය	B පන්තිය
මධ්‍යස්ථානය	53	69
$\text{CV} = \frac{\text{IQR}}{M_d} \times 100$	38%	32%
$\text{CV} = \frac{R}{M_d} \times 100$	101%	80%
කුටිකතාවය	ධන කුටික	සම්මිතික

ගණිත විෂය සඳහා A පන්තියෙහි දිජ්‍යායින්ගේ ලකුණු දන කුටික ස්වරුපය පෙන්වුම් කරයි. ($Q_3 - Q_2 > Q_2 - Q_1$ සහ $R.W > L.W$ බැවින්) B පන්තියෙහි දිජ්‍යායින්ගේ ලකුණු සම්මිතිකව ව්‍යාප්ත වී ඇත. ($Q_3 - Q_2 = Q_2 - Q_1$ සහ $R.W = L.W$ බැවින්)


A පන්තියෙහි දිජ්‍යායින්ට වඩා B පන්තියෙහි දිග්‍යායින් ගණිතය විෂය සඳහා ඉහළ ලකුණු මට්ටමක් ලබා ගෙන ඇත. A පන්තියේ දිජ්‍යායින්ගේ මධ්‍යස්ථානයට වඩා B පන්තියේ දිග්‍යායින්ගේ මධ්‍යස්ථානය ඉහළ අගයක් ගනී. ($69 > 53$)

B පන්තියේ විවලන සංග්‍රහකය A පන්තියේ විවලන සංග්‍රහකයට වඩා අඩුය. ($32 < 38$)



(ලකුණු 06යි)

(c)



- ◆ ජාල උබය (ප්‍රස්ථාර කොළය)
- ◆ අක්ෂ නම කිරීම
- ◆ ජාල උබය නිරමාණය
- ◆ අදාළ ප්‍රදේශය පාට කිරීම

පන්ති ප්‍රාන්තර	සංඛ්‍යාතය	සැකසු සංඛ්‍යාතය
60 - 69	8	8
70 - 79	10	10
80 - 89	15	15
90 - 99	16	16
100 - 109	10	10
110 - 129	8	4
130 - 189	3	0.5

(ලකුණු 04යි)

2. (අ) හොඳ සාමාන්‍යයක ගුණාංග මොනවා දී මධ්‍යනායය, මධ්‍යස්ථානය සහ මාතෘත්‍ය අදාළව මෙම ගුණාංග විස්තර කරන්න. (ලකුණු 04ය.)
- (ආ) දත්ත කුලකයක ගුණාංග්‍යන්තර මධ්‍යනායය අර්ථ දක්වන්න.
- නිසියම් ආයතනයක අලුවිය වසර 10ක කාල පරිච්ඡේදයක දී දදුණ ගෙවී නම්, වසරකට සාමාන්‍ය ප්‍රතිශත වර්ධන වේගය කොපම් ද? (ලකුණු 05ය.)
- (ඇ) ජාතික විභාගයක දී කිසියම් විෂයයක් සඳහා ලබාගත් ලකුණුවල මධ්‍යනායය 50 එක් අතර සම්මත අපගමනය 10 විය. එමග වසරේ දී එම විෂය සඳහාම මධ්‍යනායය 60 එක් අතර සම්මත අපගමනය 15ව වැඩි විය. යෝගී මිනුමක් ගණනය කර, වසර දෙකෙහි සිහුයයන්ගේ කාර්යසාධනය සන්ස්කන්දනය කරන්න. (ලකුණු 03ය.)
- (ඇ) සිහුයන් 100දෙනෙකු විභාගයක දී ලබාගත් ලකුණු පහත සංඛ්‍යාත ව්‍යාප්තියෙන් දැක්වේ.

ලකුණු	ගෙවෙන සංඛ්‍යාත
0-9	6
10-19	8
20-29	10
30-39	12
40-49	20
50-59	25
60-69	10
70-79	9

පියරසන්ගේ පලමු කුටිකතා සංග්‍රහකය සහ දෙවන කුටිකතා සංග්‍රහකය ගණනය කරන්න.

එබැවූ ප්‍රතිඵල ඇපුරෙන් ව්‍යාප්තියේ ස්වරුපය පිළිබඳ අදහස් දක්වන්න.

(ලකුණු 08ය.)

2.

- (අ) හොඳ සාමාන්‍යයක ගුණාංග

- ◆ පැහැදිලි ලෙස අර්ථ දක්වා තිබේ.
- ◆ ගණනය කිරීම සඳහා සියලු දත්ත පදනම් කර තිබේ.
- ◆ අනතුරු මිනුමක් වීම.
- ◆ විෂය රාජියක් ලෙස තවදුරටත් පරීභරණය කළ හැකිවීම.
- ◆ අන්තරු අගයන්ගේ බලපෑමෙන් තොරවීම.
- ◆ හොඳ නිරුපා අගයක් වීම.
- ◆ නියැදි උච්චාවචනය අඩුවීම.
- ◆ විශ්වාසනීයන්වයෙන් යුතු විය යුතු වීම.

(ලකුණු 04ය)

මධ්‍යනායය ගණිතමය වශයෙන් පැහැදිලිව අර්ථ දක්වා ඇති අතර සියලු දත්ත මත පදනම් වන මිනුමකි. එය අනනාය මිනුමක් වන අතර වීජිය රාජියක් ලෙස වැඩිදුර ගණනය කිරීම් සඳහා යොදා ගත හැකිය. එහෙත් මධ්‍යනායය අන්තාය අගයන්ගේ දැඩි බලපෑමට ලක්වන මිනුමක් වන අතර විවෘත පංති ප්‍රාන්තර සහිත සංඝ්‍යාන ව්‍යාප්තින් සඳහා ගණනය කළ නොහැකිය. අයික ලෙස කුටික ව්‍යාප්තින්හිදී මධ්‍යනායය අර්ථවත් මිනුමක් නොවේ.

මධ්‍යස්ථාය අනනාය මිනුමක් වන අතර අන්තාය අගයන්ගේ බලපෑමට ලක් නොවන මිනුමකි. විවෘත පංති ප්‍රාන්තර සහිත සංඝ්‍යාන ව්‍යාප්තින්හිදී වූවද ගණනය කළ හැකි අතර කුටික ව්‍යාප්තිවලදී වැදගත් මිනුමක් ලෙස යොදා ගත හැකිය.

එහෙත් මධ්‍යස්ථාය ගණිතමය වශයෙන් පැහැදිලිව අර්ථ දක්වා නොමැති අතර සියලු දත්ත මත පදනම් නොවන මිනුමකි. වීජිය රාජියක් ලෙස වැඩිදුර ගණනය කිරීම් සඳහා යොදා ගත නොහැකිය.

මාතර අන්තාය අගයන්ගේ බලපෑමට ලක් නොවන මිනුමකි. විවෘත පංති ප්‍රාන්තර සහිත සංඝ්‍යාත ව්‍යාප්තින්හිදී වූවද ගණනය කළ හැකි අතර ගුණාත්මක දත්ත සඳහා යොදාගත හැකි මිනුමකි. කුටික ව්‍යාප්තිවලදී වැදගත් මිනුමකි.

මාතර අනනාය නොවන මිනුමක් වන අතර ගණිතමය වශයෙන් පැහැදිලිව අර්ථ දක්වා නොමැති මිනුමකි. වීජිය රාජියක් ලෙස වැඩිදුර ගණනය කිරීම් සඳහා යොදාගත නොහැකිය.

(ලක්ෂ්‍ය 04ය)

(අ) දහ නිරික්ෂණ N සංඝ්‍යාවක ගුණෝත්තර මධ්‍යනාය යනු එම සංඝ්‍යාවල ගුණිතයෙහි N වන මූලයයි.

$X_1, X_2, X_3, \dots, X_N$ වන දහ නිරික්ෂණ N හි ගුණෝත්තර මධ්‍යනාය $G = \sqrt[N]{X_1 \times X_2 \times X_3 \times \dots \times X_N}$

මගින් ලබාදෙයි. ප්‍රතිගත අනුපාත සහ සමානුපාතවල මධ්‍යනායන් ගණනය කිරීම සඳහා ගුණෝත්තර මධ්‍යනාය යොදා ගනියි.

$$\begin{aligned}
 a(1+r)^{1/9} &= 2a \\
 (1+r)^{1/9} &= 2 \\
 1+r &= \sqrt[9]{2} \\
 1+r &= 1.08 \\
 r &= 0.08
 \end{aligned}$$

වෙනත් ක්‍රමයක්

$$\begin{aligned} 100(1+r/100)^9 &= 200 \\ (1+r/100)^9 &= 2 \\ \lg(1+r/100)^9 &= \lg 2 \\ 9 \lg(1+r/100) &= 0.3010 \end{aligned}$$

$$\begin{aligned} \lg(1+r/100) &= \frac{0.3010}{9} \\ \lg(1+r/100) &= 0.0334 \\ 1+r/100 &= \text{antilog } 0.0334 \\ 1+r/100 &= 1.08 \\ r/100 &= 0.08 \\ r &= \underline{\underline{8}} \end{aligned}$$

වසරකට සාමාන්‍ය ප්‍රතිශත වර්ධන වේගය = 8%

(ලක්ෂණ 05ය)

(ඉ)

පළමු වර්ෂය

මධ්‍යනාය = 50

සම්මත අපගමනය = 10

විවෘත සංගුණකය

$$CV = \frac{S}{\bar{X}} \times 100\%$$

$$= \frac{10}{50} \times 100\%$$

$$\underline{\underline{CV = 20\%}}$$

දෙවන වර්ෂය

මධ්‍යනාය = 60

සම්මත අපගමනය = 15

විවෘත සංගුණකය

$$CV = \frac{S}{\bar{X}} \times 100\%$$

$$= \frac{15}{60} \times 100\%$$

$$\underline{\underline{CV = 25\%}}$$

පළමු වසරෙහි කාර්ය සාධනය දෙවන වසරට වඩා ඉහළ මට්ටමක පවතී.

(ලක්ෂණ 03ය)

(ඊ)	ලක්ෂණ	ඡිහා සංඛ්‍යාව (f)	මධ්‍ය අගය (x)	u	u^2	fu	fu^2	f_c
	0 - 9	6	4.5	-3	9	-18	54	6
	10 - 19	8	14.5	-2	4	-16	32	14
	20 - 29	10	24.5	-1	1	-10	10	24
	30 - 39	12	34.5	0	0	0	0	36
	40 - 49	20	44.5	1	1	20	20	56
	50 - 59	25	54.5	2	4	50	100	81
	60 - 69	10	64.5	3	9	30	90	91
	70 - 79	9	74.5	4	16	36	144	100
		100				92	450	

මාත්‍ය

$$\begin{aligned}
 M_s &= L_1 + \left(\frac{\Delta_1}{\Delta_1 + \Delta_2} \right) C \\
 &= 49.5 + \left(\frac{5}{5+15} \right) 10 \\
 &= 49.5 + \frac{5}{20} \times 10 \\
 &= 49.5 + 2.5 \\
 &= 52
 \end{aligned}$$

 L_1 = මාත පන්තියේ පහළ මායිම Δ_1 = මාත පන්තිය සහ රේට පෙර පන්තියේ සංඛ්‍යාත අතර වෙනස Δ_2 = මාත පන්තිය සහ රේට පසු පන්තියේ සංඛ්‍යාත අතර වෙනස

C = මාත පන්තියේ පලල

මධ්‍යස්ථානය

$$\begin{aligned}
 M_d &= L_1 + \left(\frac{\frac{n}{2} - f_c}{f_m} \right) C \\
 &= 39.5 + \left(\frac{50/2 - 36}{20} \right) 10 \\
 &= 39.5 + \frac{14}{20} \times 10 \\
 &= 39.5 + 7 \\
 &= 46.5
 \end{aligned}$$

 L_1 = මධ්‍යස්ථානයේ පහළ මායිම n = මූල සංඛ්‍යාතය f_c = මධ්‍යස්ථානය දක්වා සමුව්වීත සංඛ්‍යාතය f_m = මධ්‍යස්ථානය පන්තියේ සංඛ්‍යාතය

C = මධ්‍යස්ථානය පලල

මධ්‍යනාඡය

$$\begin{aligned}
 \bar{X} &= A + \left(\frac{\sum fu}{\sum f} \right) C \\
 &= 34.5 + \frac{92}{100} \times 10 \\
 &= 34.5 + 9.2 \\
 &= 43.7
 \end{aligned}$$

A = උපක්ෂීලික මධ්‍යනාඡය

$$u = \frac{\bar{X} - A}{C}$$

 $\sum f$ = මූල සංඛ්‍යාතය

C = පන්ති ප්‍රාන්තරවල පලල

සම්මත අපගමනය

$$\begin{aligned}
 S^2 &= C^2 \left[\frac{\sum fu^2}{\sum f} - \left(\frac{\sum fu}{\sum f} \right)^2 \right] \\
 &= 10^2 \left[\frac{450}{100} - \left(\frac{92}{100} \right)^2 \right] \\
 &= 100 (4.5 - 0.8464) \\
 &= 100 \times 3.6536 \\
 &= 365.36 \\
 S &= \sqrt{365.36} \\
 &= 19.11
 \end{aligned}$$

පියරසරන්ගේ පළමු කුටිකතා සංග්‍රහකය

$$\begin{aligned}
 SK_1 &= \left(\frac{\bar{X} - M_s}{S} \right) \\
 &= \frac{43.7 - 52}{19.11} \\
 &= \frac{-8.3}{19.11} \\
 &= -0.43
 \end{aligned}$$

මෙය සංඡන කුටික ව්‍යාප්තියකි

පියරසරන්ගේ දෙවන කුටිකතා සංග්‍රහකය

$$\begin{aligned}
 SK_2 &= 3 \left(\frac{\bar{X} - M_d}{S} \right) \\
 &= 3 \left(\frac{43.7 - 46.5}{19.11} \right) \\
 &= \frac{-8.4}{19.11} \\
 &= -0.44
 \end{aligned}$$

මෙය සංඡන කුටික ව්‍යාප්තියකි

විකල්ප සම්කරණ භාවිතා කර තිබුණද පිළිතුරු නිවැරදි නම් ලකුණු ලබා දෙන්න.

(ලකුණු 08සි)

3. (අ) (i) "ලැස්පියරගේ මිල ද්‍රෝගකය මගින් මිල වෙනස් වීම අධිකක්සේරු වීමට නැඹුරුවක් ඇති අතර පාඨමෙන් මිල ද්‍රෝගකය මගින් මිල වෙනස් වීම අවතක්සේරු වීමට නැඹුරුවක් ඇතැයි සමහරවිට ප්‍රකාශ කරනු ලැබේ." හේතු දක්වමින් මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න. (ලකුණු 02ය.)
- (ii) කාල ප්‍රතිච්චිතන පරීක්ෂාව සහ සාධක ප්‍රතිච්චිතන පරීක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්දූයි පැහැදිලි කරන්න. මාර්ගල්-ඒල්ට්වර්ත් මිල ද්‍රෝගකය කාල ප්‍රතිච්චිතන පරීක්ෂාව තාප්ත කරනු ලබන බව පෙන්වන්න. (ලකුණු 03ය.)
- (iii) 2016 සහ 2018 වර්ෂ සඳහා A, B, C සහ D හානිවල මිල හා ප්‍රමාණ පහත වගුවේ දැක්වේ.

භාව්‍ය වර්ගය	2016		2018	
	මිල	ප්‍රමාණය	මිල	ප්‍රමාණය
A	10	8	20	6
B	25	10	30	5
C	20	15	25	15
D	10	20	10	25

2016 වර්ෂය පාද වර්ෂය ලෙස ගෙන 2018 වර්ෂය සඳහා මාර්ගල්-ඒල්ට්වර්ත් සහ රිජරු පූරුණ මිල ද්‍රෝගක ගණනය කර ගිහෘ පූරුණ මිල ද්‍රෝගකය සඳහා මාර්ගල්-ඒල්ට්වර්ත් මිල ද්‍රෝගකය නොද සන්නිකර්ෂණයක් බව සඳහා හේතු ඔබගේ වවතයෙන් පැහැදිලි කරන්න. (ලකුණු 05ය.)

- (ආ) (i) කාල ග්‍රේනියක උපනතිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දූයි පැහැදිලි කරන්න. උපනතිය නිමානය කිරීමේ අර්ථ-මධ්‍යයක ක්‍රමය සහ වල මධ්‍යයක ක්‍රමය විස්තර කරන්න. (ලකුණු 03ය.)
- (ii) 2015, 2016, 2017 වර්ෂ සඳහා කිසියම් අධිකමයක කාර්කුමය විකුණුම් අයයන් (රැසියල් දැක්වා ඇති) පහත වගුවේ දැක්වේ. වර්ගන් තුළ දැක්වෙන්නේ උපනති අයයන් වේ.

වසර	තාරෑකුව			
	Q ₁	Q ₂	Q ₃	Q ₄
2015	6(12)	15(15)	15(15)	20(18)
2016	15(18)	20(20)	25(20)	30(25)
2017	25(25)	30(25)	27(30)	25(35)

උපනතියට අනුපාත ක්‍රමය මගින් ආර්ථික ද්‍රෝගක නිමානය කරන්න. 2018 පළමු කාර්කුව සඳහා සත්‍ය විකුණුම් රු.100 000 නම්, හතරවෙනි කාර්කුව සඳහා අපේක්ෂාත විකුණුම් කොපමණ දී? (ලකුණු 07ය.)

3.

- (ආ) (i) ලැස්පියර මිල ද්‍රෝගකයේදී පාද වර්ෂ ප්‍රමාණයන් බර වශයෙන් යොදා ගනියි. පවතින උද්ධමන තත්ත්වයන් තුළ පාද වර්ෂයට වඩා වර්තන වර්ෂයෙහි මිල වැඩිවේ. ඉල්ලුම් න්‍යායට අනුව මිල වැඩිවීමේදී ප්‍රමාණය අඩු විය යුතුය. නමුත් පාද වර්ෂයේ ප්‍රමාණයම වර්තන වර්ෂයේදී ද පාරිභෝෂනය කරනු ලබන බව සළකන බැවින්, ලවයෙහි අගය, තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි වන බැවින් ලැස්පියර මිල ද්‍රෝගකය මිල වෙනස් වීම අධිකක්සේරු වීමකට වැඩි නැඹුරුවක් දක්වයි.

පාඨේ මිල ද්‍රෝගකයේදී වර්තන වර්ෂ ප්‍රමාණයන් බර වශයෙන් යොදා ගනියි. වර්තන වර්ෂයට වඩා පාද වර්ෂයේ මිල ගණන් අඩුය. එබැවින් ඉල්ලුම් න්‍යායට අනුව වර්තන වර්ෂයේ ප්‍රමාණයන්ට වඩා වැඩි ප්‍රමාණයක් පාද වර්ෂයේදී පාරිභෝෂනය කළ හැකිව තිබිණි. එහෙත් පාද වර්ෂයේදී ද වර්තන වර්ෂයේ ප්‍රමාණයම පාරිභෝෂනය කරනු ලබන බව සළකනු ලබන බැවින්, හරයෙහි අගය, තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු බැවින් පාඨේ මිල ද්‍රෝගකය මගින් මිල වෙනස්වීම අවතක්සේරු කිරීමේ නැඹුරුවක් ඇත.

(ලකුණු 02ය.)

(ii) කාල ප්‍රතිච්චතන පරීක්ෂාව ගිණු විසින් හඳුන්වාදෙනු ලැබුවේ ද්‍රෝගකාංක ගණනය කිරීමේදී යොදා ගනු බෙන සූත්‍රවල නිවැරදි බව පරීක්ෂා කිරීම සඳහාය. කාල ප්‍රතිච්චතන පරීක්ෂාව යනු ද්‍රෝගකාංකයක පාද වර්ෂය සහ වර්තන වර්ෂය පූටමාරු කළ විට එම ද්‍රෝගකාංකය ගුණිතය එකක් වීම වේ. එනම් එක් ද්‍රෝගකාංක අනෙක් ද්‍රෝගකයෙහි පර්ස්පරය වේ.

$$P_{n/o} \times P_{o/n} = 1$$

සාධක ප්‍රතිච්චතන පරීක්ෂාව යනු මිල ද්‍රෝගකාංක සහ ප්‍රමාණ ද්‍රෝගකාංක ගුණ කළ විට අගය ද්‍රෝගකාංක ලබාදීම වේ. ගිණු විසින් සාධක ප්‍රතිච්චතන පරීක්ෂාව හඳුන්වා දෙනු ලැබුවේ මිල වෙනස්වීම මෙන්ම ප්‍රමාණය වෙනස්වීම අදාළ සූත්‍රය මගින් නිවැරදිවම පෙන්නුම කරයි යන්න පරීක්ෂා කිරීම සඳහාය.

$$P_{n/o} \times Q_{n/o} = V_{n/o}$$

$$\text{MEP}_{n/o} \times \text{MEP}_{o/n} = \frac{\sum P_n (q_o + q_n)}{\sum P_o (q_o + q_n)} \times \frac{\sum P_o (q_n + q_o)}{\sum P_n (q_n + q_o)} = 1$$

මාර්ගල් එස්වර්තන් මිල ද්‍රෝගකාංක කාල ප්‍රතිච්චතන පරීක්ෂාව තාප්ත කරයි.

(ලක්ෂණ 03සි)

(iii)

භාණ්ඩ වර්ගය	2016		2018						$q_o + q_n$	$P_o (q_o + q_n)$	$P_n (q_o + q_n)$
	p_o	q_o	p_n	q_n	$p_o q_o$	$p_o q_n$	$p_n q_o$	$p_n q_n$			
A	10	8	20	6	80	60	160	120	14	140	280
B	25	10	30	5	250	125	300	120	15	375	450
C	20	15	25	15	300	300	375	120	30	600	750
D	10	20	10	25	200	250	250	120	45	450	450
					830	735	1035	895		1562	1930

මාර්ගල් එස්වර්තන් මිල ද්‍රෝගකාංක

$$\text{MEP}_{n/o} = \frac{\sum P_n (q_o + q_n)}{\sum P_o (q_o + q_n)} \times 100 = \frac{1930}{1562} \times 100 = 123.5$$

ගිණු මිල ද්‍රෝගකාංක

$$\begin{aligned} LP_{n/o} &= \frac{\sum P_n q_o}{\sum P_o q_o} \times 100 & PP_{n/o} &= \frac{\sum P_n q_n}{\sum P_o q_n} \times 100 & FP_{n/o} &= \sqrt{LP_{n/o} \times PP_{n/o}} \\ &= \frac{1035}{830} \times 100 & &= \frac{895}{735} \times 100 & &= \sqrt{124.7 \times 121.8} \\ &= 124.7 & &= 121.8 & &= \sqrt{15188.46} \\ & & & & &= 123.2 \end{aligned}$$

මාර්ගල් එස්වර්තන් මිල ද්‍රෝගකාංක ලැබෙන අගය ගිණු මිල ද්‍රෝගකාංක සඳහා ලැබෙන අගයට ඉතා ආසන්න අගයක් වන බැවින් ගිණු මිල ද්‍රෝගකාංක සඳහා මාර්ගල් එස්වර්තන් මිල ද්‍රෝගකාංක නොදු සන්නිකර්ෂණයක් වේ.

(ලක්ෂණ 05සි)

(ආ) (i) උපක්‍රමය

කාල ශේෂීයක් දිගු කාලීනව ගමන් කරන දිගාව කාල ශේෂීයක උපනතිය ලෙස හැඳින්වේ. ඕනෑම කාල ශේෂීයකට වැඩිවීමේ, අඩුවීමේ හෝ ස්ථාවර උපනතියක් පවතී.

අර්ධ මධ්‍යයක ක්‍රමය

අර්ධ මධ්‍යයක ක්‍රමය යනු කාල ශේෂීයක් සමාන අර්ධ දෙකකට වෙන් කර එක් එක් අර්ධයෙහි මධ්‍යයනාව වෙන වෙනම ගණනය කර එම අර්ධ මධ්‍යයක දෙක හරභා ගමන් කරන පරිදි උපනති රේඛාව නිර්මාණය කිරීම වේ.

වල මධ්‍යයක ක්‍රමය

වල මධ්‍යයක ක්‍රමය යනු කාල ශේෂීයක පවතින දෝශන රටාව සැලකිල්ලට ගෙන සූදුසු මාත්‍රයක් තෝරා ගෙන ඒ අනුව සමාන අනුයාත කාල ප්‍රාන්තර සංඛ්‍යාවක මධ්‍යනාය ගණනය කිරීම මගින් උපනතිය ලබා ගැනීම වේ. $y_1, y_2, y_3, \dots, y_n$ කාල ශේෂීයෙහි මාත්‍රය K වන වල මධ්‍යයක වනුයේ $\frac{y_1+y_2+y_3+\dots+y_K}{K}$, $\frac{y_2+y_3+y_4+\dots+y_{K+1}}{K}, \frac{y_3+y_4+y_5+\dots+y_{K+2}}{K} \dots \dots$ යනාදී ලෙස ලැබෙන අගයන් වේ.

(ලකුණු 03යි)

(ii)

Y/T = SCI අගයන්

කාර්තුව

වසර	Q_1	Q_2	Q_3	Q_4
2015	$\frac{6}{12} \times 100 = 50$	$\frac{15}{15} \times 100 = 100$	$\frac{15}{15} \times 100 = 100$	$\frac{20}{18} \times 100 = 111.1$
2016	$\frac{15}{18} \times 100 = 83.3$	$\frac{20}{20} \times 100 = 100$	$\frac{25}{20} \times 100 = 125$	$\frac{30}{25} \times 100 = 120$
2017	$\frac{25}{25} \times 100 = 100$	$\frac{30}{25} \times 100 = 120$	$\frac{27}{30} \times 100 = 90$	$\frac{25}{35} \times 100 = 71.4$
එකතුව	233.3	320	315	302.5
සාමාන්‍ය අගය	77.7	106.7	105	100.8 = 390.2
සැකසු අගය	$\frac{77.7}{390.2} \times 400$ $= 79.7$	$\frac{106.7}{390.2} \times 400$ $= 109.4$	$\frac{105}{390.2} \times 400$ $= 107.6$	$\frac{100.8}{390.2} \times 400$ $= 103.3$
කාර්තුමය අගය				

$$\text{හතරවන කාර්තුවෙහි අපේක්ෂිත විකුණුම් ප්‍රමාණය} = \frac{100000}{79.7} \times 103.3 \\ = \underline{\underline{රු. 129,611.00}}$$

(ලකුණු 07යි)

4. (අ) කාර්යාල උපිකරණවෙත් සසම්භාවී ලෙස තෝරාගත් දින 8ක දී ඔහු පෙරවරු 6න් මිනින්තු X සංඛ්‍යාවකින් පසුව තිව්‍යින් පිටත් වන විට කාර්යාලයට ගමන් කිරීමට ගතවන වෙළාව මිනින්තු Y වලින් සටහන් කර ගත්තා ලදී. ප්‍රතිඵල පහත ලෙස දැක්වේ.

X	0	5	10	15	20	25	30	35
Y	20	25	39	35	40	45	46	50

$$\sum X = 140 \quad \sum Y = 300 \quad \sum X^2 = 3500 \quad \sum Y^2 = 12012 \quad \sum XY = 6095$$

(i) අඩුතම වර්ග ක්‍රමය භාවිතයෙන්, X මත Y හි ප්‍රතිපායන රේඛාව අනුස්ථූමය කර ප්‍රතිපායන සංගුණකයේ අර්ථය පැහැදිලි කරන්න.

(ii) නිර්ණන සංගුණකය ගණනය කර අනුස්ථූමේ භෞද්‍යම සම්බන්ධයෙන් ඔබගේ අදහස් දක්වන්න. (ලකුණු 05පි.)

- (ආ) සංගිත තරගයක දී තරගකරුවන් දසදෙනෙකු, විනිශ්චයකරුවන් දෙදෙනෙකු විසින් පහත දැක්වෙන පිළිවෙළට තරා කරන ලදී.

A විනිශ්චයකරු	4	8	7	6	5	9	10	3	2	1
B විනිශ්චයකරු	6	7	8	1	5	10	9	2	3	4

ස්පියරුමන්ගේ තරා සහසම්බන්ධතා සංගුණකය සහ තරා අතර කාල් පියරසන්ගේ ගුණිත සුරුම සහසම්බන්ධතා සංගුණකය ගණනය කර පිළිතුරු දෙකම සමාන බව සත්‍යාපනය කරන්න. විනිශ්චයකරුවන් දෙදෙනා විනිශ්චයේ දී එකතාවක් දක්වන්නේදැයි පැහැදිලි කරන්න. (ලකුණු 05පි.)

- (ඉ) නිශ්චාදකයෙකුට අමතර කොටස් විශාල තොග වශයෙන් ලැබෙන අතර පිළිගැනුම් නියැදුම් සැලැස්මක් භාවිත කිරීමට තීරණය කර ඇත. පහත දැක්වෙන පිළිගැනුම් නියැදුම් සැලැස්ම් සැලකීල්ලට ගනු ලැබේ.

I සැලැස්ම - තරම 50වන සසම්භාවී නියැදියක් පරික්ෂා කර පිළිගැනුම් සංඛ්‍යාව $c \leq 1$ නම් තොගය පිළිගැනීම.

II සැලැස්ම - තරම 100වන සසම්භාවී නියැදියක් පරික්ෂා කර පිළිගැනුම් සංඛ්‍යාව $c \leq 2$ නම් තොගය පිළිගැනීම.

(i) එක් එක් සැලැස්ම සඳහා සඳහා ප්‍රතිශතය $1\%, 2\%, 5\%, 7\%$ දී තොග පිළිගැනීමේ සම්භාවීවන් ගණනය කරන්න.

(ii) එක් එක් සැලැස්ම සඳහා (i) හි ලබාගත් අගයන් එකම ප්‍රස්ථාරයක අදින්න.

(iii) 2% දේශ ප්‍රතිශතයේ දී 95% ක පිළිගැනීමක් දී 7% දේශ ප්‍රතිශතයේ දී 5% ක පිළිගැනීමක් ද සහිතව නියැදුම් සැලැස්මක් අවශ්‍ය නම්, මෙම අවශ්‍යකාවලට ආසන්න වන්නේ කුමන සැලැස්ම දී?

(ලකුණු 07පි.)

- (ඊ) එක එකක් තරම 100වන නියැදි 10ක දේශ සංඛ්‍යාව පහත දැක්වෙන පරිදි වේ.

නියැදි අංකය	1	2	3	4	5	6	7	8	9	10
දේශ සංඛ්‍යාව	8	4	12	3	12	8	8	15	12	8

np - සටහනක් ගොඩිනැගීමට අවශ්‍ය පාලන සීමාවන් සොයා තීයාවලිය පාලනයේ පවතීදැයි පැහැදිලි කරන්න.

(ලකුණු 03පි.)

4.

(ඝ) (I) $n = 8$, $\sum x = 140$, $\sum y = 300$, $\sum x^2 = 3500$, $\sum y^2 = 12012$, $\sum xy = 6095$

$$\begin{aligned}\hat{b} &= \frac{n \sum xy - \sum x \sum y}{n \sum x^2 - (\sum x)^2} \\ &= \frac{8 \times 6095 - 140 \times 300}{8 \times 3500 - 140^2} \\ &= \frac{48760 - 42000}{28000 - 19600} \\ &= \frac{6760}{8400} \\ \hat{b} &= \underline{\underline{0.8}}\end{aligned}$$

$$\begin{aligned}\hat{a} &= \bar{y} - \hat{b}\bar{x} \\ &= \frac{300}{8} - 0.8 \times \frac{140}{8} \\ &= 37.5 - 14 \\ &= 23.5\end{aligned}$$

ප්‍රතිපායන රේඛාවේ සම්කරණය

$$\begin{aligned}\hat{y} &= \hat{a} + \hat{b}x \\ \hat{y} &= 23.5 + 0.8x\end{aligned}$$

ප්‍රතිපායන සංගුණකය = 0.8

නිවසින් පෙ.ව. 6න් පසුව පිටත් වීමට ගතවන කාලය මිනින්තුවක් පසුවන විට කාර්යාලයට ගමන් කිරීමට ගතවන කාලය මිනින්තු 0.8කින් වැඩිවේ.

(ii)

$$\begin{aligned}R^2 &= \hat{b}^2 \left(\frac{\sum x^2 - n \bar{x}^2}{\sum y^2 - n \bar{y}^2} \right) \\ &= 0.8^2 \left(\frac{3500 - 8 \times 17.5^2}{12012 - 8 \times 37.5^2} \right) \\ &= 0.64 \left(\frac{3500 - 2450}{12012 - 11250} \right) \\ &= 0.64 \times \frac{1050}{762} \\ &= \frac{672}{762}\end{aligned}$$

$$R^2 = 0.88$$

නො

$$\begin{aligned}r &= \frac{n \sum xy - \sum x \sum y}{\sqrt{[n \sum x^2 - (\sum x)^2] [n \sum y^2 - (\sum y)^2]}} \\ &= \frac{8 \times 6095 - 140 \times 300}{\sqrt{(8 \times 3500 - 140^2) (8 \times 12012 - 300^2)}} \\ &= \frac{48760 - 140 \times 300}{\sqrt{(28000 - 19600) (96096 - 90000)}} \\ &= \frac{6760}{\sqrt{8400 \times 6090}} \\ &= \frac{6760}{7156} \\ r &= 0.945 \\ R^2 &= (0.945)^2 \\ R &= 0.89\end{aligned}$$

(විකල්ප සූත්‍ර යොදාගෙන තිබුණු පිළිතුරු නිවැරදි නම් සම්පූර්ණ ලකුණ දෙන්න.)

මුළු විවෘතයෙන් 88%ක් ප්‍රතිපායනය මගින් පෙන්වන බැවින් අනුසීහනය කරන ලද ප්‍රතිපායන රේඛාව යොදාගැනීමේ වේ.

(ලක්ෂණ 05සි)

(අ)	A විනිශ්චරු	B විනිශ්චරු	d	d^2	x	y	xy	x^2	y^2
	4	6	-2	4	4	6	24	16	36
	8	7	1	1	8	7	56	64	49
	7	8	-1	1	7	8	56	49	64
	6	1	5	25	6	1	6	36	1
	5	5	0	0	5	5	25	25	25
	9	10	-1	1	9	10	90	81	100
	10	9	1	1	10	9	90	100	81
	3	2	1	1	3	2	6	9	4
	2	3	-1	1	2	3	6	4	9
	1	4	-3	9	1	4	4	1	16
				44	55	55	363	385	385

තරා සහසම්බන්ධතා සංගුණකය

ගුණිත පූර්ණ සහසම්බන්ධතා සංගුණකය

$$\begin{aligned}
 r_k &= 1 - \frac{6 \sum d^2}{n(n^2 - 1)} \\
 &= 1 - \frac{6 \times 44}{10(100-1)} \\
 &= 1 - \frac{264}{10 \times 99} \\
 &= 1 - \frac{264}{990} \\
 &= 1 - 0.27 \\
 &= 0.73
 \end{aligned}$$

$$\begin{aligned}
 r &= \frac{n \sum xy - \sum x \sum y}{\sqrt[n]{[n \sum x^2 - (\sum x)^2] [n \sum y^2 - (\sum y)^2]}} \\
 &= \frac{10 \times 363 - 55 \times 55}{\sqrt{(10 \times 385 - 55^2)(10 \times 385 - 55^2)}} \\
 &= \frac{3630 - 3025}{\sqrt{(3850 - 3025)(3850 - 3025)}} \\
 &= \frac{605}{\sqrt{825 \times 825}} \\
 &= \frac{605}{825} \\
 r &= 0.73
 \end{aligned}$$


තරා සහසම්බන්ධතා සංගුණකය සහ ගුණිත පූර්ණ සහසම්බන්ධතා සංගුණකය සමාන වේ. විනිශ්චයකරුවන් දෙදෙනාගේ විනිශ්චයේ සැලකිය යුතු මට්ටමක එකත්තාවයක් පවතී.

(ලක්ෂණ 05කි)

(ඉ) I සැලැස්ම : $n = 50$ $c = 1$ II සැලැස්ම : $n = 100$ $c = 2$

(i)	සංඳුස් සමානුපාතය (p)	I සැලැස්ම		II සැලැස්ම	
		λ	$P(x \leq 1)$	λ	$P(x \leq 2)$
	0.01	0.5	0.9098	1	0.9197
	0.02	1.0	0.7358	2	0.6767
	0.05	2.5	0.2873	5	0.1246
	0.07	3.5	0.1359	7	0.0296

(ii)



(iii) 2% දේශ ප්‍රතිශතයේදී 95%ක පිළිගැනීමකට ආසන්නව ඇත්තේ I වන සැලැස්ම වන අතර 7% දේශ ප්‍රතිශතයේදී 5% පිළිගැනීමකට ආසන්න වන්නේ II සැලැස්මයි. මෙම අවශ්‍යතා දෙක සපුරාලීම සඳහා එක් සැලැස්මක් පමණක් නම් කළ තොහැකිය.

(ලක්ෂණ 07ය)

$$(g) \bar{P} = \frac{\text{සඳාස් ඒකකවල ඒකතුව}}{\text{මුළු නියැදි අවයව ගණන}} = \frac{90}{10 \times 100} = 0.09$$

මධ්‍ය රේඛාව

$$CL = n \bar{P}$$

$$= 100 \times 0.09$$

$$CL = 9$$

යටත් පාලන සීමාව

$$LCL = n\bar{P} - 3\sqrt{n\bar{P}(1-\bar{P})}$$

$$= 100 \times 0.09 - 3\sqrt{100 \times 0.09 \times 0.91}$$

$$= 9 - 3\sqrt{8.19}$$

$$= 9 - 3 \times 2.86$$

$$= 9 - 8.58$$

$$LCL = 0.42$$

උචිත් පාලන සීමාව

$$UCL = n\bar{P} + 3\sqrt{n\bar{P}(1-\bar{P})}$$

$$= 100 \times 0.09 + 3\sqrt{100 \times 0.09 \times 0.91}$$

$$= 9 + 3\sqrt{8.19}$$

$$= 9 + 3 \times 2.86$$

$$= 9 + 8.58$$

$$UCL = 17.58$$

සියලුම නියැදි ලක්ශ පාලන සීමාවන් තුළ පිහිටන බැවින් නිෂ්පාදන ත්‍රියාවලිය පාලනයට යටත් වේ.

(ලක්ෂණ 03ය)

II කොටස

5. (අ) පහත දැක්වෙන පද යුගල අතර වෙනස පැහැදිලි කරන්න.

(i) නියැදි අවකාශය සහ සිද්ධි

(ii) අනෙක්කා වශයෙන් බහිජ්කාර සිද්ධි සහ සාමූහික වශයෙන් නිරවයෙන් සිද්ධි (ලකුණු 03යි.)

(ආ) පිරිමි ප්‍රමාණ 10දෙනක් සහ ගැහැණු ප්‍රමාණ 5දෙනක් සිටින ප්‍රතියකින් ප්‍රමාණ 3දෙනකු සහම්හාවී ලෙස තෝරා ගනු ලැබේ. පහත දැක්වෙන සම්භාවිතාවන් සොයන්න.

(i) භරියට එක ගැහැණු ප්‍රමායක් තෝරා ගැනීම

(ii) යටත් පිරිසේයින් එක ගැහැණු ප්‍රමායක් තෝරා ගැනීම (ලකුණු 04යි.)

(ඉ) පුද්ගලයන් 1000ක් ප්‍රමාණිකි බව සහ ඔවුන් කිසියම සංවර්ධන යෝජනාවකට පක්ෂ ද විරුද්ධ ද යන්න පහත වගුව මගින් වර්ගිකරණය කර දක්වයි.

	පුරුෂ	ස්ත්‍රී	එකතුව
පක්ෂ	250	450	700
විරුද්ධ	170	130	300
එකතුව	420	580	1000

පුද්ගලයන් 1000න් කෙනෙක් සහම්හාවී ලෙස තෝරා ගන්නේ නම් පහත දැක්වෙන සම්භාවිතාවන් සොයන්න.

(i) තෝරාගත් පුද්ගලයා සංවර්ධන යෝජනාවට පක්ෂ වීම.

(ii) තෝරාගත් පුද්ගලයා පුරුෂයකු බව දී ඇත්නම් ඔහු සංවර්ධන යෝජනාවට පක්ෂ වීම.

(iii) තෝරාගත් පුද්ගලයා ස්ත්‍රීයක බව දී ඇත්නම් ඇය සංවර්ධන යෝජනාවට විරුද්ධ වීම. (ලකුණු 03යි.)

(ඊ) A නම් සැපයුම්කරුගේ බෝංච් බිජවල 80%ක පැළවීමේ ප්‍රතිශතයක් ඇති අතර B නම් සැපයුම්කරුගේ 70%ක පැළවීමේ ප්‍රතිශතයක් ඇති. බිජ අසුරන සමාගමක් බෝංච් බිජවලින් 70%ක් A සැපයුම්කරුගෙන් ද 30%ක් B සැපයුම්කරුගෙන් ද මිල දී ගෙන එම බිජ මිශ්‍ර කරයි.

(i) මිශ්‍ර කරන ලද බිජවලින් සහම්හාවී ලෙස තෝරා ගන්නා බෝංච් පැළවීමේ සම්භාවිතාව සොයන්න.

(ii) තෝරාගත් බිජය පැළ වේ යැයි දී ඇත්නම් එය B සැපයුම්කරුගෙන් මිල දී ගත් එකක් වීමේ සම්භාවිතාව සොයන්න. (ලකුණු 06යි.)

(උ) විද්‍යුත් පදනම්කියක K_1 , K_2 සහ K_3 නම් උපාංග තුනක් ඇති. K_1 දැව් ගියහොත් K_2 භාවිත වන අතර K_2 දැව් ගියහොත් K_3 භාවිත වේ. K_3 දැව් ගියහොත් පදනම්කිය අනුශීලිය වේ. මෙම ඕනෑම උපාංගයක් දැව් ගියහොත් සම්භාවිතාව 0.2වන අතර උපාංග දැව් ගියහොත් අනෙක්කා වශයෙන් ස්ථායක්ති වේ. පදනම්කිය අනුශීලිය නොවීමේ සම්භාවිතාව කුමක් ද?

පදනම්කිය තීශ්වරු නියැදි ප්‍රතිශතය වැඩිහිටිම සඳහා දැව් ගැමීමේ සමාන සම්භාවිතාව සහිත ගනරල් උපාංගය එකතුකරනු ලැබේ. මෙම අලුත් පදනම්කිය අනුශීලිය නොවීමේ සම්භාවිතාව කුමක් ද? (ලකුණු 04යි.)

5.

(අ) (i) නියැදි අවකාශය

යම් සහම්හාවී පරීක්ෂණයකින් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල අඩංගු වන කුලකය නියැදි අවකාශය ලෙස හඳුන්වයි.

නිදසුන්:

සමඟර දායු කැටයක් පෙරල විට

$$S = \{1, 2, 3, 4, 5, 6\}$$

සිද්ධි

නියැදි අවකාශය කුළ අඩංගු එක් අවයවයක් හෝ අවයව කීපයකින් සඳහා කුලකයක් සිද්ධියක් ලෙස භාෂුන්වයි.

නිදුසුන්:

සම්බර දායු කැටයක් පෙරල විට මත්තේ සංඛ්‍යාවක් ලැබේම.

$$A = \{1, 3, 5\}$$

(ii) අනෙක්කා වශයෙන් බහිෂ්කාර සිද්ධි

එක් සිද්ධියක් සිදුවීම මගින් අනෙක් සිද්ධිය සිදුවීම වලක්වාලයි නම් ඒවා අනෙක්කා වශයෙන් බහිෂ්කාර සිද්ධි වේ. එනම් යම් සිද්ධින් දෙකක් එකවර සිදු නොවේ නම් ඒවා අනෙක්කා වශයෙන් බහිෂ්කාර සිද්ධින් වේ.

නිදුසුන්:

සම්බර දායු කැටයක් පෙරල විට එකවර මත්තේ සංඛ්‍යාවක් හා ඉරට්ටෙම් සංඛ්‍යාවක් ලැබේම.

සාමූහික වශයෙන් නිරවශේෂ සිද්ධි

යම් සිද්ධි සාමූහයක මෙළය මගින් මුළු නියැදි අවකාශයම ආවරණය කරයි නම් ඒවා සාමූහික වශයෙන් නිරවශේෂ සිද්ධි වේ.

නිදුසුන්:

සම්බර දායු කැටයක් පෙරල විට පහත අඩු සංඛ්‍යාවක් ලැබේම හා දෙකට වැඩි සංඛ්‍යාවක් ලැබේම.

(ලක්ෂණ 03සි)

(ආ)

පිරිමි ලමසි : 10

ගැහැනු ලමසි : 5

$$\begin{aligned}
 \text{(i) හරියටම එක් ගැහැනු ලමයකු තෝරීමේ සම්භාවිතාව} &= \frac{{}^5C_1 \times {}^{10}C_2}{{}^{15}C_3} \\
 &= \frac{5!}{4! 1!} \times \frac{10!}{8! 2!} \\
 &\quad \frac{15!}{12! 3!} \\
 &= \frac{5 \times 4!}{4! 1!} \times \frac{10 \times 9 \times 8!}{8! 2 \times 1} \\
 &\quad \frac{15 \times 14 \times 13 \times 12!}{12! 3 \times 2 \times 1} \\
 &= \frac{5 \times 45}{455} \\
 &= \frac{225}{455} \\
 &= \underline{\underline{\frac{45}{91}}}
 \end{aligned}$$

$$\text{(ii) යටත් පිරිසේන් එක් ගැහැනු ලමයකු තෝරීමේ සම්භාවිතාව} = 1 - \frac{{}^{10}C_3}{{}^{15}C_3}$$

$$= 1 - \frac{10!}{7! 3!} \\
 = \frac{455}{455}$$

$$\begin{aligned}
 &= 1 - \frac{10 \times 9 \times 8 \times 7!}{7! \times 3 \times 2 \times 1} \\
 &= 1 - \frac{120}{455} \\
 &= \frac{335}{455} \\
 &= \frac{67}{91}
 \end{aligned}$$


නො

$$\begin{aligned}
 \text{යටත් පිරිසේන් එක් ගැහැනු ලමයකු තේරීමේ සම්භාවිතාව} &= \frac{{}^5C_1 \times {}^{10}C_2}{{}^{15}C_3} + \frac{{}^5C_2 \times {}^{10}C_1}{{}^{15}C_3} + \frac{{}^5C_3}{{}^{15}C_3} \\
 &= \frac{225}{455} + \frac{100}{455} + \frac{10}{455} \\
 &= \frac{335}{455} \\
 &= \frac{67}{91}
 \end{aligned}$$

(ලක්ෂණ 04ය)


$$\begin{array}{lll}
 \text{(ඇ) (i)} \quad \frac{700}{1000} = \frac{7}{10} & \text{(ii)} \quad \frac{250}{420} = \frac{25}{42} & \text{(iii)} \quad \frac{130}{580} = \frac{13}{58} \\
 & & \text{(ලක්ෂණ 03ය)}
 \end{array}$$

- (ඇ) A : A සැපයුම්කරු සපයන බේජ
 B : B සැපයුම්කරු සපයන බේජ
 C : බේජ පැලවීම



$$\begin{aligned}
 \text{(i) } P(C) &= P(A) \cdot P(C/A) + P(B) \cdot P(C/B) \\
 &= 0.7 \times 0.8 + 0.3 \times 0.7 \\
 &= 0.56 + 0.21 \\
 &= \underline{\underline{0.77}}
 \end{aligned}
 \qquad
 \begin{aligned}
 \text{(ii) } P(B/C) &= \frac{P(B) \cdot P(C/B)}{P(C)} \\
 &= \frac{0.3 \times 0.7}{0.77} \\
 &= \frac{0.21}{0.77} \\
 &= \underline{\underline{0.27}}
 \end{aligned}$$

නො



$$\begin{aligned}
 \text{(i) } 0.56 + 0.21 &= \underline{\underline{0.77}} \\
 \text{(ii) } \frac{21}{77} &= \underline{\underline{0.27}}
 \end{aligned}$$

(ලක්ෂණ 06ය)

$$\begin{aligned}
 (c) \quad P(K_1) + P(K_1' \cap K_2) + P(K_1' \cap K_2' \cap K_3) &= 0.8 + 0.2 \times 0.8 + 0.2 \times 0.2 \times 0.8 \\
 &= 0.8 + 0.16 + 0.032 \\
 &= \underline{\underline{0.992}}
 \end{aligned}$$

$$\begin{aligned}
 P(K_1) + P(K_1' \cap K_2) + P(K_1' \cap K_2' \cap K_3) + P(K_1' \cap K_2' \cap K_3' \cap K_4) &= 0.992 + 0.2 \times 0.2 \times 0.2 \times 0.8 \\
 &= \underline{\underline{0.9984}}
 \end{aligned}$$

(කොණු 04යි)

6. (අ) (i) එක්තරා නගරයක කුටුම්භයන්ගේන් 20%ක් යම් සබන් වර්ගයක් මිල දී ගන්නා බව සෞයාගෙන ඇති. කිසියම් සම්ක්ෂණයක දී කුටුම්භ විසින් මෙම සබන් වර්ගය මිල දී ගන්නේදැයි සේවීම සඳහා විමර්ශනයන් 100දෙනකු විසින් කුටුම්භ 10ක සසම්භාවී නියැදී ලබාගන්නා ලදී. නියැදීවල මෙම සබන් වර්ගය මිල දී ගන්නා කුටුම්භ වැඩීම වගයෙන් 3ක් සිටින විමර්ශනයන් කොපමණ සංඛ්‍යාවක් වාර්තා කරන්නේදැයි අපේක්ෂා කළ හැකි දී?
- (ii) නිෂ්පාදකයෙක් තම නිෂ්පාදනයෙන් වැඩීම වගයෙන් 10%ක් දේශ සහිත වේ යැයි ප්‍රකාශ කර සිටි. ඔහුගේ ප්‍රකාශය පරික්ෂා කිරීම සඳහා ඒකක 15ක් සසම්භාවී ලෙස තෝරා ගන්නා ලද අතර තෝරාගත් ඒකක 15 කුල වැඩීම වගයෙන් ඒකක 2ක් දේශ සහිත නම් ඔහුගේ ප්‍රකාශය පිළිගනු ලැබේ. ඒකකයක් දේශ වීමේ සහා සම්භාවිතාව 0.2 නම් නිෂ්පාදකයාගේ ප්‍රකාශය පිළිගැනීමේ සම්භාවිතාව සෞයන්න. (ලකුණු 06යි.)
- (ආ) (i) කිසියම් දුරකථන පූර්වුච්චට පැයකට ලැබෙන සාමාන්‍ය ඇමතුම් ගණන 420ක් වේ. දුරකථන පූර්වුච්චට මිනිත්තුවකට වැඩීම වගයෙන් ඇමතුම් 15ක් සම්බන්ධ කළ හැකි ය. පොයිසේන් ව්‍යාප්තියක් උපකළුපනය කර දෙන ලද මිනිත්තුවක දී ඇතැම් ඇමතුම් සම්බන්ධ කිරීමට අපොහොසත් වීමේ සම්භාවිතාව සෞයන්න.
- (ii) සාප්පුවක කිසියම් හාංචියක් සඳහා දෙනික ඉල්ලුම මධ්‍යන්‍යය 2 වන පොයිසේන් ව්‍යාප්තියක පිහිටා ඇති. සාප්පුකරු එක් එක දින තුනක කාලුවින්දෙයක් ආරම්භයේ දී තොග තබා ගනී නම්, කාලුවින්දෙය කුල ඉල්ලුම සපුරාලීම 95%කින් සහතික වීම සඳහා ඔහු කාලුවින්දෙය ආරම්භයේ දී කොපමණ අයිතම සංඛ්‍යාවක් තබාගත යුතු දී? (ලකුණු 06යි.)
- (ඉ) (i) කිසියම් විදුලි උපාංගයක ආයුර්කාලය, මධ්‍යන්‍යය පැය 800 සහ සම්මත අපගමනය පැය 60 වන ප්‍රමත් ව්‍යාප්තියක පිහිටා ඇති. පැය 680කට පෙර උපාංගය දැවැමී සම්භාවිතාව කුමක් දී?
- සම්මත අපගමනය පැය 60 වගයෙන්ම පවතී නම්, උපාංග විලින් 10%ට නොවැඩී ප්‍රමාණයක් පැය 800කට පෙර දැවැමී යාම සහතික කෙරෙන මධ්‍යන්‍යයේ අයය කුමක් විය හැකි දී?
- (ii) පොයිසේන් ව්‍යාප්තිය ප්‍රමත් ව්‍යාප්තිය මගින් සන්නිකර්ණය කළ හැකි වන්නේ කුමන කොන්දේසි යටතේ දී?
- විශාල කරමාන්ත කාලුවක මසකට යන්තුවල ත්‍රියාවරහිතවීම් සාමාන්‍යයන් 16ක් ඇති වේ. ත්‍රියාවරහිතවීම් නියත අනුපාතයකින් සසම්භාවීම සහ එකිනෙකින් ස්වායක්තව සිදුවේ යැයි උපකළුපනය කර මාසයක කාලයක් කුල ත්‍රියාවරහිත මීම 22කට වඩා සිදුනොවීමේ සම්භාවිතාව සෞයන්න. (ලකුණු 08යි.)

6.

- (අ) (i) X : සබන් වර්ගය මිලදී ගන්නා කුටුම්භ ගණන

$$n = 10 \quad P = 0.2 \quad q = 0.8$$

$$P(X = x) = {}^nC_x \quad P^x \quad q^{n-x} \quad ; \quad x = 0, 1, 2, \dots, 10$$

$$P(X = x) = {}^{10}C_x \quad (0.2)^x \quad (0.8)^{10-x}$$

$$P(x \leq 3) = P(x = 0) + P(x = 1) + P(x = 2) + P(x = 3)$$

$$= 0.1074 + 0.2684 + 0.3020 + 0.2013$$

$$= 0.8791$$

$$\text{විමර්ශකයින් සංඛ්‍යාව} = 0.8791 \times 100$$

$$= 87.91$$

$$= 88$$

- (ii) X : දේශ සහිත ඒකක ගණන

$$n = 15 \quad P = 0.2 \quad q = 0.8$$

$$P(X = x) = {}^nC_x \quad P^x \quad q^{n-x} \quad ; \quad x = 0, 1, 2, \dots, 15$$

$$P(X = x) = {}^{15}C_x \quad (0.2)^x \quad (0.8)^{15-x}$$

$$\begin{aligned} P(x \leq 2) &= 0.0352 + 0.1319 + 0.2309 + 0.2013 \\ &= 0.3980 \end{aligned}$$

නිෂ්පාදකයාගේ ප්‍රකාශය පිළිගැනීමේ සම්හාචිතාවය = 0.3980

(ලක්ෂණ 06යි)

(ආ) (i) X : මිනිත්තුවකදී ලැබෙන ආදායම් ගණන

$$\lambda = \frac{420}{60} = 7$$

$$\begin{aligned} P(X = x) &= \frac{e^{-\lambda} \lambda^x}{x!} ; \quad x = 0, 1, 2, \dots, \infty \\ &= \frac{e^{-7} 7^x}{x!} \end{aligned}$$

$$\begin{aligned} P(x > 15) &= 1 - P(x \leq 15) \\ &= 1 - 0.9975 \\ &= \underline{0.0025} \end{aligned}$$

(ii) X : දින තුනකදී ඉල්ලුම

$$\lambda = 2 \times 3 = 6$$

$$\begin{aligned} P(X = x) &= \frac{e^{-\lambda} \lambda^x}{x!} ; \quad x = 0, 1, 2, \dots, \infty \\ &= \frac{e^{-6} 6^x}{x!} \end{aligned}$$


$$\begin{aligned} P(x \leq 9) &= 0.9161 \\ P(x \leq 10) &= 0.9574 \end{aligned}$$

අයිතම සංඛ්‍යාව = 10


(ලක්ෂණ 06යි)

(ආ) (i) X : උපාංගයෙහි ආයු කාලය



$$\mu = 800, \quad \sigma = 60$$



$$\begin{aligned} Z &= \frac{x - \mu}{\sigma} \\ &= \frac{680 - 800}{60} \\ &= \frac{-120}{60} \\ &= -2 \end{aligned}$$



$$\begin{aligned} P(x < 680) &= P(Z < -2) \\ &= 0.5 - 0.4772 \\ &= \underline{0.0228} \end{aligned}$$



$$Z = \frac{x - \mu}{\sigma}$$

$$-1.28 = \frac{800 - \mu}{60}$$

$$-1.28 \times 60 = 800 - \mu$$

$$\mu = 800 + 76.8$$

$$\mu = 876.8$$

(මධ්‍යනාය = පැය 876.8)

(ii) λ විශාල විය යුතුය ($\lambda > 10$)

$$\lambda = 16$$

$$\mu = \lambda$$



$$\sigma = \sqrt{\lambda}$$

$$\mu = 16$$

$$\sigma = \sqrt{16}$$

$$\sigma = 4$$

$$X \sim N(16, 16)$$



$$Z = \frac{x - \mu}{\sigma}$$

$$= \frac{22.5 - 16}{4}$$

$$= \frac{6.5}{4}$$

$$Z = 1.625$$

$$P(x < 22.5) = P(Z < 1.63)$$

$$= 0.5 + 0.4484$$

$$= \underline{\underline{0.9484}}$$

(ලකුණු 08ය)

7. (අ) එක් එක් ක්‍රමයෙහි වාසි දේශක් සහ අවාසි දේශක් දක්වම්න් පහත දැක්වෙන නියැදි ක්‍රම විස්තර කරන්න.

(i) ස්තාන සසම්භාවී නියැදිම

(ii) පොකුරු නියැදිම

(iii) කොටස නියැදිම

(ලකුණු 06යි.)

(ආ) A නිෂ්පාදකයාගේ විදුලි බුබුලවල ආයුකාලය සම්මත අපගමනය පැය 200ක් සහිතව මධ්‍යනාය ආයුකාලය පැය 1600ක් වන අතර B නිෂ්පාදකයාගේ විදුලි බුබුලවල ආයු කාලය සම්මත අපගමනය පැය 100ක් සහිතව මධ්‍යනාය ආයුකාලය පැය 1400ක් වේ. එක් එක් වර්ගයෙන් විදුලි බුබුල 125ක සසම්භාවී නියැදිය බැහින් පරික්ෂා කරන්නේ නම්, A වර්ගයේ නියැදි මධ්‍යනාය ආයුකාලය B වර්ගයේ නියැදි මධ්‍යනාය ආයුකාලය පැය 240කින් ඉක්මවීමේ සම්භාවිතාව කුමක් ද?

(ලකුණු 06යි.)

(ආ) (i) තරම N=6 වන සංගහනයක Y විව්ලූසයෙහි අගයයන් 8, 4, 2, 10, 5, 7 වේ. මෙම සංගහනයෙන් ලබාගත හැකි තරම 2 වන සියලුම සරල සසම්භාවී නියැදි සඳහා නියැදි මධ්‍යනාය ය ගණනය කරන්න.

ෝ හි නියැදුම් ව්‍යාප්තිය භාවිත කර නියැදි මධ්‍යනාය ය යනු සංගහන මධ්‍යනාය Y සඳහා අනෙකුත නිමානකයක් බව සත්‍යාපනය කරන්න.

සූත්‍රය පමණක් භාවිත කර ය හි විව්ලනාව ගණනය කරන්න.

(ii) (i) හි දී ඇති සංගහනයෙන් ලබාගත හැකි සියලුම කුමවත් නියැදි සඳහා නියැදි මධ්‍යනාය ය ගණනය කරන්න.

ෝ හි නියැදුම් ව්‍යාප්තිය භාවිත කර නියැදි මධ්‍යනාය ය යනු සංගහන මධ්‍යනාය Y සඳහා අනෙකුත නිමානකයක් බව සත්‍යාපනය කරන්න.

ෝ හි නියැදුම් ව්‍යාප්තිය භාවිත කර නියැදි මධ්‍යනාය ය හි විව්ලනාව සෞයා සරල සසම්භාවී නියැදිමට සාපේක්ෂව කුමවත් නියැදිමෙහි කාර්යක්ෂමතාව සෞයන්න.

(ලකුණු 08යි.)

7.

(අ) (i) ස්තාන සසම්භාවී නියැදිම

එකක N වලින් සමන්විත සංගහනයක් $N_1, N_2, N_3, \dots, N_L$ වලින් යුත් උප සංගහන හෙවත් ස්තාන L ප්‍රමාණයකට බෙදීමෙන් පසු එක් එක් ස්තරයෙන් ස්වායත්ත ලෙස සසම්භාවී නියැදිය බැහින් තෝරා ගැනීමෙන් සමන්විත වන නියැදිම ක්‍රියාවලිය ස්තාන සසම්භාවී නියැදිම යනුවෙන් හඳුන්වයි. මෙහිදී ස්තාන අතර විව්ලනය වැඩි විය යුතු අතර ස්තාන කුළ විව්ලනය අඩවිය යුතුයි.

වාසි

- ◆ නියැදිය මගින් සංගහනය වඩාත් හොඳින් නිරුපණය කරයි.
- ◆ සමඟාතිය නොවන සංගහනයකින් නිරුපය නියැදියක් ලබාගත හැකිවිම.
- ◆ එක් එක් ස්තර සඳහාද වෙන වෙනම පරාමිති නිමානය කළ හැකිවිම.
- ◆ සංගහනය විශාල වශයෙන් කුටික අවස්ථාවලදී නියැදියක් තෝරීම සඳහා වඩාත් පහසු වේ.
- ◆ ප්‍රතිඵලවල නිරවද්‍යතාව මැනිය හැකි අතර ප්‍රතිඵල වැඩිදුර ගණනය කිරීම සඳහා යොදාගත හැකිවිම.
- ◆ නියැදි සමික්ෂණ කටයුතු පරිපාලනය කිරීම පහසු වේ.

අවාසි

- ◆ නියැදුම් රාමුවක් නොමැතිව නියැදිම කළ නොහැකි වීම.
- ◆ විශාල වශයෙන් මුදල්, කාලය හා ගුම්ය වැයවන කුමයක් වීම.
- ◆ ස්තර එකිනෙක ජේදනය වන අවස්ථාවලදී භාවිතා කළ නොහැකි වීම.
- ◆ සංගහනය ලාක්ෂණිකවලට අනුව සමඟාතිය වන පරිදි ස්තරවලට වෙන් කිරීමේ දුෂ්කරතා පැවතීම.

(ii) පොකුරු නියැදීම

සංගහනය පොකුරු වශයෙන් කාණ්ඩ කර සරල සස්‍යම්භාවී ලෙස තෝරා ගත් පොකුරුවල සියලුම නියැදීම් ඒකක නියැදීයට ඇතුළත් කරගැනීම පොකුරු නියැදීම වේ. පොකුරු වශයෙන් කාණ්ඩ කිරීමේදී කාණ්ඩ තුළ විවෘතනය වැඩි වන ආකාරයට සහ කාණ්ඩ අතර විවෘතනය අඩුවන ආකාරයට කළ යුතු වේ.

වාසි

- ◆ නියැදීම් රාමුවක් නොමැති විට වූවද නියැදීම සිදු කළ හැකිය.
- ◆ සංගහනය විශාල විට මෙන්ම තුළේලිය වශයෙන් ව්‍යාප්ත වී ඇති විට වූවද යොදාගත හැකි වීම.
- ◆ වඩාත් නමුදිලි නියැදීමේ ක්‍රමයක් වීම.
- ◆ ක්‍රේතු වියදම අඩු වීම හා අධික්ෂණය සහ පරිපාලනය පහසු වීම.
- ◆ සංගහනය ස්වභාවිකව පොකුරු වශයෙන් ඇති විට වඩා පහසු වීම.

අවාසි

- ◆ අනෙක් සම්භාවිතා නියැදී ක්‍රමවලට සාපේක්ෂව නිරවද්‍යතාවයෙන් අඩු නියැදීමේ ක්‍රමයක් වීම.
- ◆ පොකුරු අතර වෙනස්කම් පැවතිය හැකිවීම.
- ◆ කාර්යක්ෂමතාවය අඩු විය හැකිවීම.
- ◆ පුද්ගල බද්ධතාවයක් වැඩි නියැදී ක්‍රමයක් වීම. (සංගහනය පොකුරුවලට බෙදීම යනාදියේදී)

(iii) කොටස නියැදීම

මෙය නිස්සම්භාවී / සස්‍යම්භාවී නොවන නියැදී ගිල්පිය ක්‍රමයක් වේ. මෙමගින් සංගහනය යම් ලාක්ෂණික කිහිපයකට අනුව කාණ්ඩ කර එම එක් එක් කාණ්ඩය තුළින් තීරණය කරන ලද නියැදීම් ඒකක ප්‍රමාණයන් විමර්ශකයාගේ අනිමතය පරිදි තෝරා ගැනීමේ ක්‍රියාවලිය කොටස නියැදීම වේ.

වාසි

- ◆ නියැදීම් රාමුවක් මත පදනම් නොවීම.
- ◆ කාලය, ඉමය හා පිරිවැය අවම වීම.
- ◆ පරිපාලන හා අධික්ෂණ කටයුතු පහසු වීම.
- ◆ පහසුවෙන් නියැදීය තෝරාගත හැකිවීම.
- ◆ විමර්ශකයාගේ පළපුරුද්ද මත නොදු නියැදීයක් තෝරා ගත හැකිවීම.
- ◆ සංගහනය ප්‍රවර්ග වන පැනිකඩ් වැඩි වන විට නිරුපය නියැදීයක් ලැබේම.

අවාසි

- ◆ නියැදීය තෝරා ගැනීමේදී පුද්ගල අනිමතය බලපාන බැවින් යථාත්ථා නියැදීයක් නොලැබේම.
- ◆ සම්භාවිතා පදනමක් නොමැති වීම නිසා සංඛ්‍යානමය අනුම්තින් සඳහා-ප්‍රතිඵල යොදාගත නොහැකි වීම.
- ◆ ප්‍රතිඵලවල විශ්වාසනීයත්වය අඩු වීම.
- ◆ ප්‍රතිඵලවල නිරවද්‍යතාවය මැනිය නොහැකි අතර ප්‍රතිඵල වැඩිදුර ගණනය සඳහා යොදාගත නොහැකි වීම.

(ලක්ෂණ 06යි)

(ආ)

A

$$\mu_1 = 1600$$

$$\sigma_1 = 200$$

$$n_1 = 125$$

B

$$\mu_2 = 1400$$

$$\sigma_2 = 100$$



$$n_2 = 125$$

සංගහනය ප්‍රමත්ව විසින් ඇතැයි දී නොතිබුණු නියැදී තරම ප්‍රමාණවත් තරම් විශාල වන බැවින් නියැදී මධ්‍යයනායන් දෙකක අන්තරයේ නියැදීම් ව්‍යාප්තිය ආසන්නව ප්‍රමත්ව ව්‍යාප්ත වේ.

$$\begin{aligned}\mu_{\bar{X}_1 - \bar{X}_2} &= \mu_1 - \mu_2 \\ &= 1600 - 1400 \\ &= 200\end{aligned}$$

$$\begin{aligned}\sigma_{\bar{X}_1 - \bar{X}_2} &= \sqrt{\frac{\sigma^2}{n_1} + \frac{\sigma^2}{n_2}} \\ &= \sqrt{\frac{200 \times 200}{125} + \frac{100 \times 100}{125}} \\ &= \sqrt{320 + 80} \\ &= \sqrt{400} \\ &= 20\end{aligned}$$

$$\bar{X}_1 - \bar{X}_2 \sim N(200, 400)$$



$$Z = \frac{(\bar{X}_1 - \bar{X}_2) - (\mu_1 - \mu_2)}{\sqrt{\frac{\sigma^2}{n_1} + \frac{\sigma^2}{n_2}}}$$

$$Z = \frac{240 - 200}{20}$$

$$Z = 2$$

$$\begin{aligned}P(\bar{X}_1 - \bar{X}_2 > 240) &= P(Z > 2) \\ &= 0.5 - 0.4772 \\ &= \underline{\underline{0.0228}}\end{aligned}$$

(ලක්ෂණ 06සි)

(අ) (i) {8,4} {8,2} {8,10} {8,5} {8,7} {4,2} {4,10} {4,5} {4,7} {2,10} {2,5} {2,7} {10,5} {10,7} {5,7}
 $\bar{y}_i:$ 6 5 9 6.5 7.5 3 7 4.5 5.5 6 3.5 4.5 7.5 8.5 6

$\bar{y}:$	3	3.5	4.5	5	5.5	6	6.5	7	7.5	8.5	9
$P(\bar{y}):$	$\frac{1}{15}$	$\frac{1}{15}$	$\frac{2}{15}$	$\frac{1}{15}$	$\frac{1}{15}$	$\frac{3}{15}$	$\frac{1}{15}$	$\frac{1}{15}$	$\frac{2}{15}$	$\frac{1}{15}$	$\frac{1}{15}$

$$\begin{aligned}E(\bar{y}) &= \Sigma \bar{y} \cdot P(\bar{y}) \\ &= 3 \times \frac{1}{15} + 3.5 \times \frac{1}{15} + 4.5 \times \frac{1}{15} + 5 \times \frac{1}{15} + 5.5 \times \frac{1}{15} + 6 \times \frac{1}{15} + 6.5 \times \frac{1}{15} + 7 \times \frac{1}{15} + \\ &\quad 7.5 \times \frac{1}{15} + 8.5 \times \frac{1}{15} + 9 \times \frac{1}{15} \\ &= \frac{3 + 3.5 + 4.5 + 5 + 5.5 + 6 + 6.5 + 7 + 7.5 + 8.5 + 9}{15} \\ &= \frac{90}{15} = \underline{\underline{6}}\end{aligned}$$

සංගහන මධ්‍යත්‍යාගය (\bar{Y})

$$\begin{aligned}\bar{Y} &= \left(\frac{\Sigma Y}{N} \right) \\ &= \left(\frac{8+4+2+10+5+7}{6} \right) \\ &= \frac{36}{6} \\ &= \underline{\underline{6}}\end{aligned}$$

සංගහන විවලතාවය (S^2)

$$\begin{aligned}S^2 &= \frac{\Sigma(y - \bar{y})^2}{N} \\ &= \frac{(8-6)^2 + (4-6)^2 + (2-6)^2 + (10-6)^2 + (5-6)^2 + (7-6)^2}{6} \\ &= \frac{4+4+16+16+1+1}{6} \\ &= \frac{42}{6} \\ &= 7\end{aligned}$$

$E(\bar{y}) = \bar{Y}$

නියැදි මධ්‍යත්‍යාගය (\bar{y}), සංගහන මධ්‍යත්‍යාගය (\bar{Y}) සඳහා අනෙකුත් නිමානකයකි.

$$\begin{aligned}\text{විවලතාවය } Var(\bar{y}) &= \frac{S^2}{n} \left(\frac{N-n}{N-1} \right) \\ &= \frac{7}{2} \left(\frac{6-2}{6-1} \right) \\ &= \frac{7 \times 4}{2 \times 5} \\ &= \underline{\underline{2.8}}\end{aligned}$$

(ii)

$$\begin{aligned}K &= \frac{N}{n} & \{8, 4, 2, 10, 5, 7\} \\ &= \frac{6}{2} \\ &= 3\end{aligned}$$

ක්‍රමවත් නියැදි {8,10} {4,5} {2,7}

 \bar{y} : 9 4.5 4.5

$$\begin{aligned}\bar{y} &: 4.5 \quad 9 \\ P(\bar{y}) &: \frac{2}{3} \quad \frac{1}{3}\end{aligned}$$

$$\begin{aligned}E(\bar{y}) &= \Sigma \bar{y} \cdot P(\bar{y}) \\ &= 4.5 \times \frac{2}{3} + 9 \times \frac{1}{3} \\ &= \frac{9+9}{3} \\ &= \frac{18}{3} \quad = 6\end{aligned}$$

$$E(\bar{y}) = \bar{Y}$$

නියැදි මධ්‍යන්‍යය (\bar{y}), සංගහන මධ්‍යන්‍යය (\bar{Y}) සඳහා අනුහිතන නිමානකයකි.

$$\begin{aligned} \text{විවෘතාවය } Var(\bar{y}) &= \Sigma \bar{y}^2 \cdot P(\bar{y}) - [E(\bar{y})]^2 \\ &= 4.52 \times \frac{2}{3} + 92 \times \frac{1}{3} - 62 \\ &= \frac{40.5 + 81}{3} - 36 \\ &= 40.5 - 36 \\ &= \underline{\underline{4.5}} \end{aligned}$$

සරල සසම්භාවී නියැදිමෙහි විවෘතාවයට වඩා ක්‍රමවත් නියැදිමෙහි විවෘතාවය වැඩි බැවින් ක්‍රමවත් නියැදිමෙහි කාර්යක්ෂමතාවය අඩුවේ.

(ලක්ෂණ 08යි)

8. (අ) පහත දැක්වෙන එක එකක් පද පුළුලය අතර වෙනස පැහැදිලි කරන්න.

- (i) සරල කළුපිතය සහ සංයුත්ත කළුපිතය
- (ii) කළුපිත පරික්ෂාවක බලය සහ ඉතා බලවත් අවධි පෙදෙස
- (iii) වෙශේෂියා මට්ටම සහ p-අගය

(ලකුණු 03ය.)

(ආ) තිසියම් නගරයක දින 300ක් තුළ සිදුවන අනතුරු සංඛ්‍යාව පහත දැක්වේ.

අනතුරු සංඛ්‍යාව	0	1	2	3	4	5	6	7	8	9	10
දින ගණන	28	32	70	60	50	30	20	5	3	1	1

(i) මෙම දත්ත සඳහා පොදිසේන් ව්‍යාප්තියක් අනුසිදුමය කරන්න.

(ii) 5% වෙශේෂියා මට්ටමකින් අනුසිදුමේ භෞද්‍යකම පරික්ෂා කර ඔබගේ නිගමනය දක්වන්න. (ලකුණු 05ය.)

(ඇ) බෝවන රෝග තත්වයක දී පුද්ගලයන් 500කට රෝගය වැළදී ඇති අතර ඉන් පුද්ගලයන් 300දෙනෙකුට ප්‍රතිකාර නොලැබේණි. ප්‍රතිකාර නොලැබූණු අයගෙන් 80දෙනෙකු සුව නොවූණු අතර ප්‍රතිකාර ලැබූ අයගෙන් 70දෙනෙකු සුව විය. රෝගය සුව කිරීම සඳහා ප්‍රතිකාරය එලදායී නොවූ බව 5% වෙශේෂියා මට්ටමකින් පරික්ෂා කරන්න. පරික්ෂාවේ p-අගය කුමක් ද? (ලකුණු 05ය.)

(ඇ) එක් එක් යන්තුයෙන් වෙනස පැය 5ක සංස්කීර්ණය නියැදි සඳහා යන්තු 3ක නිරික්ෂණය කරන දේ නිමැවුම පහත වගුවේ දැක්වේ.

යන්තු I	යන්තු II	යන්තු III
6	5	10
8	3	7
5	8	11
12	7	10
9	7	12
40	30	50

$$\sum \sum x_{ij}^2 = 1060$$

(i) මෙම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා විවලතා විශ්ලේෂණ ආකෘතිය උග්‍ර දක්වන්න.

(ii) විවලතා විශ්ලේෂණ වගුව ගොඩනගා 5% වෙශේෂියා මට්ටමේ දී යන්තු තුනෙකි මධ්‍යන්යය නිමැවුම සංඛ්‍යා වේ යන කළුපිතය පරික්ෂා කරන්න.

(iii) II වන යන්තුයේ මධ්‍යන්යය නිමැවුම සහ III වන යන්තුයේ මධ්‍යන්යය නිමැවුම අතර වෙනස සඳහා 95%ක විශ්වීම ප්‍රාන්තරයක් ගොඩනගන්න. (විවලතා විශ්ලේෂණ වගුවේ මධ්‍යන්යය වර්ග දේශය (MSE), පොදු විවලතාව R^2 සඳහා නිමිත්ත ලෙස භාවිත කරන්න). (ලකුණු 07ය.)

8.

(අ) (i) සරල කළුපිතය

තිසියම් කළුපිතයක් සත්‍ය විට ඊට අදාළ සංගහන ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම නිශ්චිතය වේ නම් එය සරල කළුපිතයක් වේ. එනම් සංගහන පරාමිතින් සහ සම්භාවිතා ව්‍යාප්තිය නිශ්චිතය විය යුතුය.

සංයුත කළුපිතය

තිසියම් කළුපිතයක් සත්‍ය විට ඊට අදාළ සංගහන ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම නිශ්චිතය නොවේ නම් එය සංයුත කළුපිතයක් වේ.

(ii) කළුපිත පරික්ෂාවක බලය

කළුපිත පරික්ෂාවකදී දෙවන පුරුෂ දේශය සිදු නොවීමේ සම්භාවිතාව පරික්ෂාවේ බලය වේ. එනම් අප්‍රතිශ්‍යා කළුපිතය අසත්‍ය විට එය ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාව පරික්ෂාවේ බලය වේ.

ඉතා බලවත් අවධි පෙදෙස

වෙශසේයා මට්ටම නියතව පවතින විට පරීක්ෂාවේ බලය උපරිම වන අවධි පෙදෙස ඉතා බලවත් අවධි පෙදෙස ලෙස හඳුන්වයි.

(iii) වෙශසේයා මට්ටම

පළමු පුරුෂ දේශය සිදුවීමේ සම්භාවතාව හෙවත් අප්‍රතිශ්‍යායේ කළේපිතය සත්‍ය විට එය ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවතාව වෙශසේයා මට්ටම වේ.

P අගය

කළේපිත පරීක්ෂාවකදී ගණනය කරන ලද පරීක්ෂා සංඛ්‍යාතියට අනුව අවධි පෙදෙසහි වර්ගත්ලය P අගය ලෙස හැඳින්වේ. මෙය නිරික්ෂිත වෙශසේයා මට්ටම ලෙසද හැඳින්වේ. එනුම පරීක්ෂා සංඛ්‍යාතියට අනුව අප්‍රතිශ්‍යායේ කළේපිතය ප්‍රතික්ෂේප කළ හැකි අවම වෙශසේයා මට්ටම වේ. අප්‍රතිශ්‍යායේ කළේපිතය සත්‍ය යැයි උපකළේපනය යටතේ P අගය ගණනය කරයි.

(ලක්ෂණ 03ය)

(අ) (i)	x	f	fx	P(X = x)	සෞද්ධාන්තික සංඛ්‍යාතය
0	28	0		0.0498	14.94 = 15
1	32	32		0.1494	44.82 = 45
2	70	140		0.2240	67.20 = 67
3	60	180		0.2240	67.20 = 67
4	50	200		0.1680	50.40 = 50
5	30	150		0.1008	30.24 = 30
6	20	120		0.0504	15.12 = 15
7	5	35		0.0216	6.48 = 6
8	3	24		0.0081	2.43 = 2
9	1	9		0.0027	0.81 = 1
10	1	10		0.0008	0.24 = 0
		300	900		

$$\begin{aligned} \bar{x} &= \frac{\sum fx}{\sum f} & P(X=x) &= \frac{e^{-\lambda} \lambda^x}{x!} ; \quad x = 1, 2, 3 \dots \\ &= \frac{900}{300} & &= \frac{e^{-3} 3^x}{x!} \\ &= 3 & & \end{aligned}$$

$$\lambda = \bar{x}$$

$$\lambda = 3$$

(ii) කළේපිත ගොඩනැගීම

H_0 : නගරයෙහි දිනකදී සිදුවින අනතුරු ගණන සඳහා පොයිසේය්න් ව්‍යාප්ති අනුස්ථිතය යෝගා වේ.

H_1 : පොයිසේය්න් ව්‍යාප්ති අනුස්ථිතය යෝගා නොවේ.

පරීක්ෂා සංඛ්‍යාතිය

O_i	E_i	$O_i - E_i$	$(O_i - E_i)^2$	$(O_i - E_i)^2/E_i$
28	15	13	169	1.27
32	45	-13	169	3.75
70	67	3	9	0.13
60	67	-7	49	0.73
50	50	0	0	0
30	30	0	0	0
20	15	5	25	1.67
10	9	1	1	0.11

$$\chi^2 = 17.66$$

$$\chi^2 = \sum (O_i - E_i)^2/E_i$$

$$= 17.66$$


පරීක්ෂාව

$$\alpha = 0.05$$

$$d.f = k - 1 - m$$

$$= 8 - 1 - 1$$

$$= 6$$



තීරණ නීතිය

$\chi^2_{\text{cal}} > \chi^2_{0.05,(k-1-m)}$ විට H_0 ප්‍රතික්ෂේප කරයි.

තීරණය : $17.66 > 12.6$ බැවින් H_0 ප්‍රතික්ෂේප කරයි. එනම් පරීක්ෂා සංඛ්‍යාතිය අවධි පෙදෙසහි පිහිටන

බැවින් H_0 ප්‍රතික්ෂේප කරයි

නිගමනය : තාගරයෙහි දිනකට සිදුවන අනතුරු ගණන සඳහා පොයිසෝන් ව්‍යාප්ති අනුසිහනය යෝග්‍ය නොවන බවට 0.05 මට්ටමේදී ප්‍රමාණවත් සාක්ෂි පවතී.

(ලකුණු 05ය)

(ඉ) කළේනිත ගොඩනැගීම

$$H_0: \pi_1 \geq \pi_2$$

හෝ

$$H_1: \pi_1 < \pi_2$$

$$H_0: \pi_1 = \pi_2$$

$$H_1: \pi_1 < \pi_2$$

 π_1 : ප්‍රතිකාර ලැබීමෙන් සුව්‍යීම π_2 : ප්‍රතිකාර නොලැබීමෙන් සුව්‍යීම

පරීක්ෂා සංඛ්‍යාතිය

ප්‍රතිකාර ලැබූ

$$n_1 = 200$$

$$P_1 = \frac{70}{200} = 0.35$$


ප්‍රතිකාර නොලැබූ

$$n_2 = 300$$

$$P_2 = \frac{220}{300} = 0.73$$

$$\begin{aligned}\bar{P} &= \frac{n_1 P_1 + n_2 P_2}{n_1 + n_2} \\ &= \frac{200 \times 0.35 + 300 \times 0.73}{200 + 300} \\ &= \frac{70 + 220}{500} \\ &= 0.58\end{aligned}$$

$$\begin{aligned}Z &= \frac{P_1 - P_2}{\sqrt{\bar{P}(1-\bar{P})\left(\frac{1}{n_1} + \frac{1}{n_2}\right)}} \\ &= \frac{0.35 - 0.73}{\sqrt{0.58 \times 0.42 \left(\frac{1}{200} + \frac{1}{300}\right)}} \\ &= \frac{-0.38}{\sqrt{0.58 \times 0.42 \times 0.0083}} \\ &= \frac{-0.38}{0.045} \\ &= -8.4\end{aligned}$$

පරීක්ෂාව : $\alpha = 0.05$ තීරණය : පරීක්ෂා සංඛ්‍යාතිය අවධි පෙදෙසයි පවතින බැවින් H_0 ප්‍රතික්ෂේප කරයි.

නිගමනය : රෝගය සුව්‍යීම සඳහා ප්‍රතිකාරය එලදායී නොවන බව 5% මට්ටමේදී පිළිගැනීමට ප්‍රමාණවත් කරම සාක්ෂි පවතියි.

P අගය 0 ක් වේ. ($Z = -8.4$)

(ලක්ෂණ 05යි)

$$(ඩ) (i) x_i = \mu + \alpha_i + e_{ij}$$

x_i - i වෙනි යන්තුයෙහි i වන සිටවුම් අගය

μ - සමහාර මධ්‍යනායය

α_i - i වෙනි යන්තුය නිසා ඇතිවන එලය

e_{ij} - සහමහාවී දේශය

$e_{ij} \sim N(0, \sigma^2)$ ලෙස උපකළුපනය කරනු ලැබේ.

(ii) කළුපිත ගොඩනැගීම

$$H_0: \mu_1 = \mu_2 = \mu_3$$

H_1 : අවම වශයෙන් යන්තු දෙකක් අතර නිෂ්පාදන වෙනසක් පවතී.

නෙක්

$$H_1: \mu_i \neq \mu_j$$

(අඩු වශයෙන් එක් ij සඳහාවන්)

$$T = \Sigma x_1 + \Sigma x_2 + \Sigma x_3$$

$$= 40 + 30 + 50$$

$$T = 120$$

$$\text{ගොඩන සාධකය} = \frac{T^2}{N} = \frac{120 \times 120}{15} = 960$$

$$\begin{aligned} SST &= \sum x_1^2 + \sum x_2^2 + \sum x_3^2 - T^2/N \\ &= 1060 - 960 \\ &= 100 \end{aligned}$$

$$\begin{aligned} SSC &= \frac{(\sum x_1)^2}{n_1} + \frac{(\sum x_2)^2}{n_2} + \frac{(\sum x_3)^2}{n_3} - \frac{T^2}{N} \\ &= \frac{40 \times 40}{5} + \frac{30 \times 30}{5} + \frac{50 \times 50}{5} - 960 \\ &= 320 + 180 + 500 - 960 \\ &= 1000 - 960 \\ &= 40 \end{aligned}$$

$$SSE = SST - SSC$$

$$= 100 - 40$$

$$= 60$$

විවෘත ප්‍රහාරය	වර්ග එක්‍රාය	සුවෘත අංකය	මධ්‍යන්තය වර්ග එක්‍රාය	F අගය
නියැදි අතර	SSC = 40	K - 1 = 2	MSC = 40/2 = 20	F = 20/5 = 4
නියැදි තුළ	SSE = 60	N - K = 12	MSE = 60/12 = 5	
එකතුව	SST = 100	N - 1 = 14		

පරීක්ෂාව : $\alpha = 0.05$


ලවයේ සුවෘත අංකය

$$\begin{aligned} &= K - 1 \\ &= 3 - 1 \\ &= 2 \end{aligned}$$

හරයේ සුවෘත අංකය

$$\begin{aligned} &= K(n - 1) \\ &= 3(5 - 1) \\ &= 12 \end{aligned}$$

$$F_{0.05, 2, 12} = 3.89$$



තීරණ නීතිය

$F_{\text{cal}} \geq F_{\text{tab}}$ විට H_0 ප්‍රතික්ෂේප කරයි.

තීරණය : $4 > 3.89$ බැවින් H_0 ප්‍රතික්ෂේප කරයි. එනම් පරීක්ෂා සංඛ්‍යාතිය අවධි පෙදෙසෙහි පවතින බැවින් H_0 ප්‍රතික්ෂේප කරයි.

නිගමනය : යන්තු තුනෙහිම නිමැවුම් මට්ටම සමාන වේ යයි පිළිගැනීමට 0.05 මට්ටමේදී ප්‍රමාණවත් සාක්ෂි නොපවතී.

$$\begin{aligned} (\text{iii}) \quad &(\bar{x}_2 - \bar{x}_3) \pm Z_{\alpha/2} \sqrt{\frac{\sigma^2}{n_2} + \frac{\sigma^2}{n_3}} \\ &= (6 - 10) \pm 1.96 \sqrt{\frac{5}{5} + \frac{5}{5}} \\ &= -4 \pm 1.96 \sqrt{2} \\ &= -4 \pm 1.96 \times 1.41 \\ &= -4 \pm 2.76 \\ &= (-6.76, -1.24) \end{aligned}$$

(ලක්ෂණ 07ය)